



කාර්යසාධන වාර්තාව

2016

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
ශ්‍රී ලංකාව

©2016 විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
මහලේකම් කාර්යාලය (3 වන මහල)
තැ.පෙ. 277
කොළඹ 00100
ශ්‍රී ලංකාව

info@erd.gov.lk
<http://www.erd.gov.lk>

අන්තර්ගතය

සමස්ත විග්‍රහය	1
සංවිධාන ව්‍යුහය	3
විදේශ මූල්‍යයනය	6
එක් එක් අංශයන්හි කාර්යසාධනය	
ආසියානු සංවර්ධන බැංකුව	16
ජපානය, කොරියාව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ සිංගප්පූරුව අංශය	19
ජපානය	19
කොරියාව	24
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අංශය	27
චීනය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)	31
මැද පෙරදිග රටවල් සහ සාර්ක් කලාපයේ රටවල් අංශය	34
මැද පෙරදිග රටවල්	34
සාර්ක් කලාපයේ රටවල්	37
රුසියාව, ඕස්ට්‍රේලියාව සහ බටහිර රටවල් අංශය	42
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ශිල්පීය ආධාර සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය	47
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන	47
තාක්ෂණික ආධාර	51
ප්‍රාග්ධන වෙළඳපොළ	54
ණය කළමනාකරණ අංශය	59
ප්‍රතිපත්ති සැලසුම් අංශය	61
මූල්‍ය විග්‍රහය	63
ඇමුණුම I	65
ඇමුණුම II	72

දැක්ම

කඩිනම් ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය අන්තර්ජාතික දැනුම, ප්‍රවීණතාවන් සහ මූල්‍ය පහසුකම් සලසා දීම මගින් ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම.

මෙහෙවර

රට තුළ ණය තිරසාරත්වය දිගුකාලීනව පවත්වාගෙන යාමට උපකාරී වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දරාගතහැකි පිරිවැයක් සහිතව හා අවම කොන්දේසිවලට යටත්ව විදේශ ආධාර/ මූල්‍ය පහසුකම් යෙදවීම.

අපේ අරමුණු

- සංවර්ධන ව්‍යාපෘති හිතකර කොන්දේසි හා නියමයන් මත අවම පිරිවැයකින් හා අඩු අවදානමකින් යුතුව මූල්‍යයනය කිරීම විදේශ මූල්‍ය සම්පත් ඒකාරාශි කිරීම.
- විදේශ සම්පත් ඵලදායී අන්දමින් හා කාර්යක්ෂම ලෙස වැයයෝජනය කිරීමට පහසු වීම.
- දිගුකාලීන විදේශ ණය තිරසාරභාවයෙන් පවත්වා ගැනීමෙහිලා දායක වීම.
- විදේශ පුහුණු අවස්ථා ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම තුළින් රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනය සඳහා දායක වීම.
- දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති වගකීම් සම්භාරය ඵලදායී ලෙස මෙන්ම සාර්ථක ලෙස ඉටු කිරීම උදෙසා දෙපාර්තමේන්තුවේ හැකියාවන් තවදුරටත් සවිමත් කිරීම.

අපේ සාරධර්ම

- සියලුම අණ පනත්වලට අවනත වෙමින් හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම, ඉතා උසස් මට්ටමේ යහපාලනය, විනිවිදභාවය හා අනාවරණය පිළිබඳ ප්‍රතිපත්තීන් පිළිපදිමින් ආචාරශීලීව කටයුතු කිරීම.
- උසස් මට්ටමේ පුද්ගල චක්‍රීකූභාවයට අනුකූලතාවයක් දක්වමින් පෞද්ගලික අභිලාෂයන්ට වඩා දෙපාර්තමේන්තුවේ අභිලාෂයන්ට ප්‍රමුඛස්ථානය දීම.
- කාර්ය මණ්ඩලයට ස්වකීය උපරිම කාර්යසාධන මට්ටම කරා ළඟාවීමට හැකිවන පරිදි සහ වම කාර්ය ප්‍රදර්ශනය කිරීමට හැකිවන ලෙස අනෙක් අයගේ භෞමිකයන් හා විශ්වාසයෙන් කටයුතු කළ හැකි පරිසරයක් බිහි කිරීම.
- සත්‍ය හා සාධාරණවූත්, ගණුදෙනු තුළින් සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් සමඟ දිගුකාලීන යහපත් සබඳතා ප්‍රවර්ධනය කිරීම.
- සෑම මට්ටමකම කාර්ය මණ්ඩලය සවිබලකරණය හා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීම අවම කිරීම තුළින් ස්වකීය රාජකාරි සම්බන්ධව වගකිව යුතු බව ඒත්තු ගැන්වීම.

සමස්ත විග්‍රහය

ශ්‍රී ලංකාව පහල - මධ්‍යම ආදායම් ලබන රටක තත්ත්වයට උත්ශ්‍රේණි ගතවීමත් සමඟ විවිධ බහුපාර්ශ්වීය සංවර්ධන ආයතනය සහ ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශවකරුවන් වෙතින් භුක්තිවිදන ලද සහනදායී මූල්‍ය පහසුකම් විශාල වශයෙන් අඩුකරන ලදී. මෙම අවස්ථාවට පෙර, ශ්‍රී ලංකාව විසින් පූර්ණ ප්‍රදාන, දිගුකාලීන කල්පිරීමේ කාල පරිච්ඡේදයන් සහ පොලී රහිත හෝ අඩු පොලී ණය මෙන්ම මිශ්‍ර ණය ලෙසත් (ණය හා ප්‍රදානවල සංයුතියක්) සහනදායීත්වයන් භුක්තිවිඳ ඇත.

මේ අතරතුර, ශ්‍රී ලංකා රජයට රටේ සෙසු ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට බාධා නොවන සේ ගැටුම්වලින් වැඩි බලපෑමකට ලක්වූ රටේ උතුරු සහ නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනයට සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් යොමු කිරීමට සිදුවිය. කෙසේ වෙතත්, අඛණ්ඩ අයවැය හිඟය සහ රටේ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයේ අඩු ආයෝජන හේතුවෙන් හටගත් දේශීය ඉතිරිකිරීම් - ආයෝජන පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකාවට වැඩිමණක් වශයෙන් බාහිර මූල්‍යයන් මත යැපීමට සිදුවිය.

රටේ දීර්ඝ කාලීන ණය තිරසාරත්වය පවත්වා ගනිමින් රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීමට අවශ්‍ය විදේශ මූල්‍යයන් ඒකාරාශී කිරීම හා කළමනාකරණය කිරීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. රටේ සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේදී විදේශ මූල්‍යයන් ඉමහත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ශක්තිමත් හා තිරසාර ආර්ථික වර්ධනයක් සුරක්ෂිත කිරීමට සැලකිය යුතු රාජ්‍ය ආයෝජන මට්ටමක් අත්‍යවශ්‍ය බැවින් සහ ඒවා විදේශ මූල්‍ය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට සිදුවී ඇති බැවින්, විදේශ මූල්‍යයන් ඒකාරාශී කිරීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් තීරණ භූමිකාවක් ඉටුකළ යුතුව ඇත. මෙම තත්ත්වය පාදක කොටගෙන, පවතින සහනදායී මූල්‍යමය ප්‍රභවයන් සමඟ අඩු සහනදායී හෝ සහනදායී නොවන මූල්‍යයන්ගෙන් සමන්විත යෝග්‍ය මිශ්‍රණයන් පුළුල් කිරීමට උපාය මාර්ග සම්පාදනය කොට ඇත. තවද, වර්තමාන පාලන අධිකාරිය විසින් මිල නොකැඳවූ (Unsolicited) ව්‍යාපෘති යෝජනා සම්බන්ධව කරනු ලැබූ ගැඹුරු අධ්‍යයනයකින් පසු එවැනි ව්‍යාපෘති යෝජනා අධෛර්යමත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, අපනයන ණය සම්පාදකයන් තෝරාගැනීමේදී තරඟකාරී තෝරාගැනීමේ ක්‍රමවේද හඳුන්වාදී ඇත.

මිශ්‍ර විදේශ මූල්‍යයන් උපායමාර්ග අනුව ශ්‍රී ලංකාව විසින් චීනය, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය, කුවේට්, ස්පාඤ්ඤය යනාදී නැගී එන ණය සම්පාදකයන් වෙත වැඩි වැදගත් කමක් ලබාදෙනු ලැබූ අතර, ආසියානු සංවර්ධන බැංකුව, අන්තර් ජාතික සංවර්ධන සමායතනය සහ ජපානය ඔවුන්ගේ මූල්‍ය සහයෝගයන් සාමාන්‍ය පරිදි ලබාදෙන ලදී. ඉහළ ඒක පුද්ගල ආදායම් තත්ත්වයන් සමඟ බටහිර ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් පොදු ක්‍රමවේදය ඔස්සේ ලැබෙන සහනදායී මූල්‍යයන් සහායන් පහත වැටී ඇති අතර, අපනයන ණය මගින් ලබාදෙන මූල්‍යයන් සඳහා ප්‍රමුඛත්වය දී ඇත. මීට සමගාමීව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාදෙන සහනදායී මූල්‍ය පහසුකම් අඩුකරමින් පවතින අතර, සහනදායී නොවන මූල්‍යයන් කොටස ඉහළ නංවමින් පවතී.

2016 වර්ෂය තුළදී රුපියල විනි ප්‍රමුඛ ණය ලබාගන්නා මුදල් ඒකකයන් වන වි.ගැ.හි. ඇ.ඩොලර්, ජපාන යෙන් හා යුරෝ මුදල් ඒකක වලට සාපේක්ෂව අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තොගය සහ ණය ආපසු ගෙවීම් ඉහළ ගොස් ඇත. එම තත්ත්වය හේතුවෙන් 2016 වර්ෂය තුළ සහ ඉන් ඉදිරියට ණය ගැනීම් සහ ණය ආපසු ගෙවීම් ඉතා විවක්ෂණශීලීව කළමනාකරණය කිරීමට සිදුවී ඇත.

2016 වර්ෂය තුළදී යුරෝපීය අන්තර් බැංකු අර්ථික අනුපාතය (EURIBOR) පහත වැටීම වාසි සහගත ලෙස ශ්‍රී ලංකාවේ ණය පිරිවැය අඩුවීමට බලපා ඇත. එබැවින්, 2016 වර්ෂය තුළ ශීඝ්‍රමයෙන් වූ ප්‍රමුඛ ව්‍යාපෘති කිහිපයක් සඳහා යුරෝපීය අන්තර් බැංකු ආන්තික අනුපාතය තෝරා ගන්නා ලදී. එමෙන්ම 2016 වර්ෂය තුළදී විදේශ විනිමය කෙටි කාලීන මූල්‍ය පහසුකම් තුළින් ඇ.ඩො.මිලියන 700 ක ණය මුදලක් ද ලබා ගන්නා ලදී.

නව රජයේ න්‍යාය පත්‍රය අනුව 2016 වර්ෂය තුළදී ප්‍රමුඛ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම හේතු කොට ගෙන 2015 වර්ෂයට සංසන්දනාත්මකව ජල සම්පාදනය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහ මාර්ග සංවර්ධනය යන අංශයන්හි එකඟතා සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. මේ අතර, ජාත්‍යන්තර සබඳතාවල වර්ධනය වීමත් සමඟ 2015 වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂය තුළදී ප්‍රදාන මගින් ලැබූ එකඟතා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත.

දැනට රට සතුව උපයෝජනය නොකරන ලද රු.මි. 8,273.1 ක ණය ශේෂයක් පවතින බැවින්, එම ප්‍රමාණය ඉදිරි වර්ෂ කිහිපය තුළ මේ වනවිටත් සැලසුම් කරන ලද සංවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වේ.

සංවිධාන ව්‍යුහය

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරු අට දෙනෙකුගෙන් සමන්විත වේ. දෙපාර්තමේන්තුව පහත පරිදි අංශ කිහිපයක් යටතේ පාලනය කරනු ලබන අතර එම අංශ ප්‍රධානීන්ගෙන් සමහරෙක් අධ්‍යක්ෂවරුන්වේ.

01. ආසියානු සංවර්ධන බැංකු අංශය
02. ජපානය, කොරියාව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ සිංගප්පූරුව අංශය
03. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අංශය
04. චීනය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) අංශය
05. මැදපෙරදිග හා දකුණු ආසියානු රටවල් අංශය
06. රුසියාව, ඕස්ට්‍රේලියාව හා බටහිර රටවල් අංශය
07. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ශිල්පීය ආධාර සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය
08. ප්‍රාග්ධන වෙළඳපොල හා අයෝජන අංශය
09. ණය කළමනාකරණ අංශය
10. ප්‍රතිපත්ති සැලසුම් අංශය
11. තොරතුරු, සම්පත් සම්බන්ධීකරණ සහ ප්‍රතිපත්ති පර්යේෂණ අධ්‍යයන අංශය
12. පරිපාලන අංශය
13. ගිණුම් අංශය

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අනුව “තොරතුරු, සම්පත් සම්බන්ධීකරණය සහ ප්‍රතිපත්ති පර්යේෂණ අධ්‍යයන අංශය” පිහිටුවන ලද අතර එම අංශයේ කටයුතු 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

පරිපාලන හා ගිණුම් අංශයන්, දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයක සේවා සපයනු ලැබේ. එම සහයක සේවා යනු භෞතික හා මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය වේ. සේවාවන් සම්බන්ධ භෞතික සම්පත් සැපයීම කළමනාකරණය කිරීම හා නඩත්තුවත්, භාණ්ඩ සම්බන්ධයෙන් පවත්වා භෞතික සම්පත් ලේඛන ගත කිරීමත් සම්පූර්ණ කර ඇත.

2016 වර්ෂය ආරම්භයේදී දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 30 ක පුරප්පාඩු පැවති අතර එය 2016 වර්ෂය අවසාන වන විට සියයට 21 ක් දක්වා අඩු කර ගැනීමට හැකි විය. අප දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධව දැනුම සහිත පළපුරුදු නිලධාරීන් වාර්ෂික ස්ථානමාරු ලබා තිබීම ද, එම පුරප්පාඩු සඳහා අදාළ දැනුම සහිත දෙපාර්තමේන්තුවේ විෂය කටයුතු පිළිබඳ නිපුණතාවය ඇති නිලධාරීන් බඳවා ගැනීම ද, වසර මුළුල්ලේම අභියෝගයක්ව පැවතිනි. එසේ පුරප්පාඩු පැවතියද 2016 වර්ෂය තුළදී අප දෙපාර්තමේන්තුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය.

කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධනය හා පුහුණු කිරීම

මානව සම්පත් සංවර්ධන සඳහා දෙපාර්තමේන්තුව 2016 වර්ෂයේ දී විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලදී. දේශීය හා විදේශීය පුහුණු අවස්ථා රාශියක් ලබාදීම මඟින් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ සහායක සේවාවන්ට අයත් නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කරන ලදී.

මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ලැබූ දේශීය හා විදේශීය පුහුණු අවස්ථා , සහභාගී වූ සම්මන්ත්‍රණ, සමුළු පහත සඳහන් පරිදි වේ

පුහුණු වැඩසටහන	පුහුණු කරන ලද කාර්ය මණ්ඩලය
විදේශීය පුහුණු වැඩසටහන්	
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සංවර්ධන ආකෘති පිළිබඳ වැඩමුළුව - 2016	01

පුහුණු වැඩසටහන	පුහුණු කරන ලද කාර්ය මණ්ඩලය
REDD මූල්‍යකරණය පිළිබඳ කලාපීය දැනුම හුවමාරු කර ගැනීමේ REDD වැඩසටහන	01
පුහුණු අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල	01
14 වන ඇගයුම් වැඩමුළුව, වියට්නාමය	01
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විධායක පුහුණු වැඩසටහන - පළමු කණ්ඩායම	05
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විධායක පුහුණු වැඩසටහන - දෙවන කණ්ඩායම	07
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධනය සඳහා වූ ආයතනය මඟින් සංවිධානය කරන ලද ඉංග්‍රීසි ප්‍රවර්ධන වැඩසටහන	01
සේවදායකයින් සඳහා වන “ප්‍රවීච්ච සඳහා වැඩසටහන” පුහුණු වැඩසටහන	01
රාජ්‍ය මූල්‍ය හා අයවැයකරණය	01
11 වන ආසියා පිවිතුරු බලශක්ති සංසදය	01
මූල්‍ය ක්‍රමලේඛනය හා ප්‍රතිපත්ති පිළිබඳ සම්මන්ත්‍රණය	03
ආර්ථික සැලසුම් හා සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන	01
ආර්ථික සංවර්ධනය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය - 2016	01
රාජ්‍ය නිලධාරීන් සඳහා වූ ඊ - රාජ්‍ය පුහුණු වැඩසටහන	01
දේශීය පුහුණු වැඩසටහන්	
ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ගේ හැකියා වර්ධන වැඩසටහන - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය	01
සේවාරම්භක පුහුණු වැඩසටහන - ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය 2015	01
මූල්‍ය කළමනාකරුවන් නොවන්නන් සඳහා වන මූල්‍ය කළමනාකරණය පිළිබඳ විකේන්ද්‍රීය වැඩසටහන	04
තොරතුරු තාක්ෂණ නොවන විධායක නිලධාරීන් සඳහා වන අත්‍යවශ්‍ය තොරතුරු තාක්ෂණය පිළිබඳ දෙදින වැඩසටහන- මිලෝදා විද්‍යායතනය	02
ත්‍රෛමාසික පුහුණු වැඩසටහන් මාලාව- මිලෝදා විද්‍යායතනය	05
ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ වැඩමුළුව - හැකියා වර්ධන අරමුදල	02
වේතන කළමනාකරණය හා වැටුප් පරිවර්තනය- ප්‍රාග් ආයතනය	01
ආතති කළමනාකරණය පිළිබඳ වැඩමුළුව - ශ්‍රී ලංකා පදනම් ආයතනය	03
එලදායී කළමනාකරණ නිපුණතා පිළිබඳ දෙදින වැඩමුළුව	01
අවසාන භාවිතා කරන්නන් සඳහා වත්කම් කළමනාකරණය, සේවක මණ්ඩල කළමනාකරණය සහ අභ්‍යන්තර විගණනය පිළිබඳ වැඩසටහන- මිලෝදා විද්‍යායතනය	02

දෙපාර්තමේන්තුවේ පරිපාලනය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක මහතන් 2015 වර්ෂයේ දී දේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවීමට කටයුතු කරන ලදී. ඔවුන් පුහුණුව ලැබූ ක්ෂේත්‍ර පහත සඳහන් පරිදි වේ.

මාණ්ඩලික නොවන ශ්‍රේණිවල නිලධාරීන් ලැබූ දේශීය පුහුණු

පුහුණු වැඩසටහන	පුහුණු කරන ලද කාර්ය මණ්ඩලය
රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගෙවීම පිළිබඳ පාඨමාලාව	01
ආයතන සංග්‍රහය සහ විහි භාවිතයන් පිළිබඳ විකේන්ද්‍රීය වැඩසටහන	04
ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ වැඩමුළුව	02
වේතන කළමනාකරණය හා වැටුප් පරිවර්තනය	05
වාර්ෂික ගබඩා සමීක්ෂණය	01
කාර්යාල සේවක සේවයේ වගකීම් සහ කාර්යභාරය පිළිබඳ පුහුණුව	01
අවසාන භාවිතා කරන්නන් සඳහා වත්කම් කළමනාකරණය, සේවක මණ්ඩල කළමනාකරණය සහ අභ්‍යන්තර විගණනය පිළිබඳ වැඩසටහන	07

විදේශ මූල්‍යයනය



පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයෝජන හිඟය පියවීමේ වැදගත් මූල්‍ය ප්‍රභවයක් බවට විදේශ මූල්‍යයනය පත්විය. රාජ්‍ය ආදායමේ අඛණ්ඩ පහත බැසීම පසුගාමී රාජ්‍ය ඉතුරුම් කෙරෙහිද විය නැවත රාජ්‍ය ආයෝජන අඩුවීම කෙරෙහිද බලපාන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකාව සංවර්ධිත තත්ත්වයට පරිවර්තනය කිරීමට අවශ්‍ය ආර්ථික වර්ධන ගම්‍යතාවයක් පවත්වාගැනීමට යෝග්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය සතුටුදායක ආයෝජන මට්ටමක්, සෘජු විදේශ ආයෝජන, පෞද්ගලික ආයෝජන සහ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආයෝජන ප්‍රභවයන්ගෙන් සාක්ෂාත් කරගෙන නොමැත. මෙම ප්‍රවණතාවය තුළ, ප්‍රමාණවත් මට්ටමක රාජ්‍ය ආයෝජන වියදම් රඳවා ගැනීමට විදේශ මූල්‍යයනයට සුවිශාල දායකත්වයක් ලබාදීමට සිදුවී තිබේ. මෙම ක්‍රියාවලිය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ක්ෂේත්‍රයන්ගේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සංවර්ධන මූල්‍ය අවශ්‍යතා අඩු පිරිවැය සහ අවම අවධානමක් සහිත විදේශ මූල්‍යයනයන්ගෙන් ඒකරාශී කිරීමේ කටයුත්ත විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. 2016 කාර්යසාධන වාර්තාව තුළින් ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම තුළින් ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කර ගන්නා ලද සමස්ත චකඟතා, සමස්ත උපයෝජනය සහ සමස්ත උපයෝජන අනුපාතයන් විග්‍රහ කරනු ඇත. තවදුරටත්, මෙම වාර්තාව තුළින් ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ද අන්තර්ගතවන සේ දෙපාර්තමේන්තුවේ එක් එක් අංශයන්ගේ කාර්යභාරය සහ ඒ ඒ අංශ විසින් සිදුකරන ලද චකඟතා හා උපයෝජනයන් සුවිශේෂී ලෙස ගෙනහැර දක්වා ඇත.

විදේශ මූල්‍යයන චකඟතා

රජයේ සංවර්ධන සැලැස්මට සහයෝගීතාවය දක්වමින් සංවර්ධන පාර්ශ්වකරුවන් සහ ණයදෙන ආයතන විසින් වර්ෂ 2016 තුළදී සිදුකරන ලද මුළු චකඟතාවල වටිනාකම ඇ. ඩො. මිලියන 2,305.8 කි. මින් ඇ. ඩො. මිලියන 2,065.3 ක් ව්‍යාපෘති සහ වැඩසටහන් ණය වලින් සැදුම්ලත් වන අතර ඉතිරි ඇ. ඩො. මිලියන 240.5 ප්‍රදාන වේ. මුළු චකඟතා වලින් වැඩසටහන් ණය සියයට 89.6 ක් වන අතර, ප්‍රදානයන් සියයට 10.4 කි. මෙම අරමුදල් ණය ගිවිසුම් 24 කින් සහ ප්‍රදාන ගිවිසුම් 29 කින් ලබාගෙන ඇත. 2016 වර්ෂයේදී සමස්ත ණය චකඟතාවල වටිනාකම 2015 වර්ෂයේ ණය චකඟතාවල වටිනාකම වූ ඇ. ඩො. මිලියන 1,288.4 හා සැසඳීමේදී සියයට 62.8 ක වැඩිවීමකි. ප්‍රධාන වශයෙන්ම මෙම සැලකිය යුතු වර්ධනයට හේතුවී ඇත්තේ 2016 වර්ෂය තුළදී නෙදර්ලන්තය, චීනය, ප්‍රංශය, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදුකරනු ලැබූ ඉහළ චකඟතාවන්ය. මීට අමතරව, 2015 වර්ෂයේ ප්‍රදාන මගින් ලැබූ චකඟතාවන ඇ. ඩො. මිලියන 65.2 හා සැසඳීමේදී මෙම වසරේ වය හතර ගුණයක පමණ වර්ධනයක් (සියයට 289.9) පෙන්නුම් කරනු ලබයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදී ඇත්තේ ජපානය, ලෝක ආහාර වැඩසටහන, අන්තර්ජාතික සංවර්ධන සමායතනය, යුරෝපා සංගමය, චීනය සහ ආසියානු සංවර්ධන බැංකුවයි.

සාකච්ඡාවට බඳුන්වන වර්ෂය තුළදී ණය මූල්‍යයනය තුළින් චකඟතා ඇතිකරගත් ප්‍රමුඛ ව්‍යාපෘතීන් කිහිපයක් වන්නේ; ජපාන රජය විසින් අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 2 (ඇ. ඩො. මිලියන 212.2), විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම (ඇ. ඩො. මිලියන 139.1) Natixis, BNP paribus සහ ඕස්ට්‍රියාවේ Unicredit බැංකුවේ සමූහ මූල්‍යයන සම්පාදනයකි, කැලණි දකුණු ඉවුරු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම - අදියර 2 (ඇ. ඩො. මිලියන 108.5) ප්‍රංශයේ Ceylon credit Agricole CIB, දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ඉදිකිරීම - දෙවන කොටස බෙලිඅත්ත සිට වැටිය දක්වා (ඇ. ඩො. මිලියන 360.3) චීන අපනයන - ආනයන බැංකුව සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය (ඇ. ඩො. මිලියන 100) සහ මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘතිය 3 (ඇ. ඩො. මිලියන 128.0) ආසියානු සංවර්ධන බැංකුව ඇමුණුම - 1 මගින් 2016 වර්ෂය තුළදී අත්සන් කරන ලද ණය ගිවිසුම් වල ලේඛණයක් ඊට අදාළ මූල්‍ය කොන්දේසි සහිතව නිරූපනය කරන අතර, ඇමුණුම - 2 මගින් වර්ෂය තුළදී අත්සන් කරනු ලැබූ ප්‍රදාන ගිවිසුම් ලේඛණයක් නිරූපනය කරනු ලැබේ.

2016 වර්ෂය තුළදී ණයදෙන ආයතන විසින් සිදුකරන ලද ණය සහ ප්‍රදාන චිකිතාවන්ගේ ප්‍රස්ථාරික හිරුපහය.



සමස්ථ ණය චිකිතාවන්ගෙන් සියයට 27 ක් සම්පාදනය කරමින් ආසියානු සංවර්ධන බැංකුව 2016 වර්ෂයේ ප්‍රධානතම මූල්‍ය සම්පාදකයා බවට පත්ව ඇති අතර, පිලිවෙලින් සියයට 19 ක සහ සියයට 17 ක චිකිතාව වලට විලඹෙමින් ප්‍රංශය සහ චීනය අනුගාමී මූල්‍ය සම්පාදකයන් බවට පත්වී ඇත. වර්ෂය තුළදී ලබාගන්නා ලද විදේශ මූල්‍යනයන්ගෙන් සියයට 34 ක් වාර්තා කරමින් අනෙක් අංශ හා සාපේක්ෂව ජලසම්පාදන සහ සනීපාරක්ෂක අංශය ප්‍රමුඛ අංශය බවට පත්ව ඇති අතර, පිලිවෙලින් සියයට 19 ක සහ සියයට 17 ක චිකිතාවලට විලඹෙමින් ප්‍රවාහන සහ මහා මාර්ග සහ මූල්‍ය ක්ෂේත්‍ර සංවර්ධන අංශයන් අනුගාමී අංශ බවට පත්ව ඇත.

2016 වර්ෂය තුළදී මුළු ප්‍රදාන වලින් සියයට 33 ක දායකත්වයක් ලබාදෙමින් චීන රජය ඉහළම ප්‍රදාන සම්පාදනය කොට ඇත. යුරෝපා සංගමය සහ ජපාන රජය පිලිවෙලින් සියයට 18 ක් සහ සියයට 15 ක් ලබාදෙමින් අනුගාමී ප්‍රදාන සම්පාදකයන් බවට පත්ව ඇත.

තවද, සලකාබලන කාල පරිච්ඡේදය තුළ ඇ.ඩො. මිලියන 1,500 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ඇති අතර, ඇ. ඩො. මිලියන 700 ක් වටිනා විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය (Foreign Currency Term Financing Facility) ගිවිසුම් අත්සන් කොට ඇත. මෙම පහසුකම් ප්‍රධාන වශයෙන්ම ගෙවුම් ශේෂ නිඟය පියවීමේ අභිප්‍රායන් සඳහා භාවිතා කොට ඇත.

වැඩිදුරත්, මෙම කාල පරිච්ඡේදය තුළ රජය සතු ව්‍යාපාර (SOEs) වලට භාණ්ඩාගාර ඇපකර (Treasury Gantee) මත විදේශ මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත. මේ අනුව, ගුවන්, ජලසම්පාදන සහ සනීපාරක්ෂක සහ විදුලිය යන ක්ෂේත්‍රයන්ට අයත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 08 ක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇ.ඩො. මිලියන 1,265.8 ක් ලබාගෙන ඇත.

විදේශ මූල්‍යයන උපයෝජනයන්

ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් මෙතෙක් සිදුකර ඇති වකඟතාවන්ගෙන් මෙම කාල පරිච්ඡේදය තුළ ඇ. ඩො. මිලියන 1,353.6 ක් (රු. මිලියන 197,618. 1) උපයෝජනය කර ඇත. මුළු උපයෝජනයන්ගෙන් ඇ. ඩො. මිලියන 1,299.8 ක් හෙවත් සියයට 96.02 ක් ව්‍යාපෘති ණය වලින්ද, ඇ. ඩො. මිලියන 53.8 ක් ප්‍රදාන වලින්ද සමන්විතය. පහතින් දැක්වෙන වගුව මගින් වර්ෂය තුළදී එක් එක් සංවර්ධන පාර්ශ්වකරු විසින් කරනු ලැබූ උපයෝජනයන් නිරූපනය කරනු ලැබේ. මෙම වර්ෂය තුළදී සිදුවූ මුළු උපයෝජනයන්ගෙන් සියයට 60.5 ක් හෙවත් ඇ. ඩො. මිලියන 819.0 ක් ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන්ද, සියයට 39.5 ක් හෙවත් ඇ. ඩො. මිලියන 534.6 ක් බහුපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන්ද සම්පාදනය කොට ඇත.

සංවර්ධන පාර්ශ්වකරු අනුව, 2016 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි විදේශ මූල්‍යයන උපයෝජනයන් (මිලියන)

සංවර්ධන පාර්ශ්වකරුවන්	ණය		ප්‍රදාන		වකතුව	
	(රු.මි.)	(ඇ.ඩො. මිලියන)	(රු.මි.)	(ඇ. ඩො. මිලියන)	(රු.මි.)	(ඇ.ඩො. මිලියන)
ද්විපාර්ශ්වීය	114,346.4	784.2	5,166.3	34.8	119,512.6	819.0
චීනය	64,370.1	440.8	-	-	64,370.1	440.8
ජපානය	9,778.6	67.4	1,017.1	7.0	10,795.8	74.4
ඉන්දියාව	6,392.2	44.1	-	-	6,392.2	44.1
එක්සත් රාජධානිය	1,400.8	9.7	-	-	1,400.8	9.7
නෙදර්ලන්තය	152.4	1.0	-	-	152.4	1.0
දකුණු කොරියාව	2,734.4	18.4	-	-	2,734.4	18.4
හංගේරියාව	1,657.9	11.4	-	-	1,657.9	11.4
ස්විඩනය	306.8	2.1	-	-	306.8	2.1
ස්පාඤ්ඤය	4,282.8	29.3	-	-	4,282.8	29.3
ඕස්ට්‍රියාව	1,101.8	7.5	-	-	1,101.8	7.5
බෙල්ජියම්	7,272.4	50.1	-	-	7,272.4	50.1
ජර්මනිය	786.2	5.4	578.8	4.0	1,365.0	9.4
කුවේට්	1,250.0	8.6	-	-	1,250.0	8.6
ප්‍රංශය	339.1	2.3	-	-	339.1	2.3


සංවර්ධන පාර්ශ්වකරුවන්	ණය		ප්‍රදාන		එකතුව	
	(රු.මි.)	(ඇ.ඩො. මිලියන)	(රු.මි.)	(ඇ.ඩො. මිලියන)	(රු.මි.)	(ඇ.ඩො. මිලියන)
සෞදී අරාබිය	2,050.5	14.1	-	-	2,050.5	14.1
ඔස්ට්‍රේලියාව	430.7	3.0	-	-	430.7	3.0
ඩෙන්මාර්කය	7,639.2	52.4	-	-	7,639.2	52.4
ඇමරිකා එක්සත් ජනපදය	2,400.5	16.6	3,570.4	23.8	5,970.9	40.4
බහුපාර්ශ්වීය	75,325.5	515.6	2,780.0	19.0	78,105.5	534.6
ආසියානු සංවර්ධන බැංකුව	49,314.6	336.6	-	-	49,314.6	336.6
ලෝක බැංකුව - අන්තර්ජාතික සංවර්ධන සමායතනය	19,219.2	132.3	1,323.6	9.1	20,542.8	141.4
ලෝක බැංකුව - සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික බැංකුව	1,692.6	11.8	23.5	0.2	1,716.1	11.9
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල	3,304.2	22.6	220.6	1.5	3,524.8	24.1
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල	1,794.9	12.3	-	-	1,794.9	12.3
ආහාර හා කෘෂිකර්ම සංවිධානය	-	-	26.7	0.2	26.7	0.2
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන	-	-	173.5	1.2	173.5	1.2
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල	-	-	1,012.2	6.9	1,012.2	6.9
එකතුව	189,671.8	1,299.8	7,946.3	53.8	197,618.1	1,353.6

සටහන: 1. මෙම වාර්තාව සඳහා යොදාගත් හුවමාරු අනුපාතික වනුයේ වසරේ අදාල ප්‍රතිලබ්ධීන් සිදුවූ දිනයේ විවිධ මුදල් වර්ග සඳහා පැවති විනිමය අනුපාතික වේ.
 2. රජය සතු ව්‍යාපාර විසින් ලබාගත් ණය වලට අදාල උපයෝජනයන් අන්තර්ගත නොවේ

2016 වර්ෂය තුළදී ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් වාර්තා කරන ලද සමස්ත උපයෝජනයන්ගෙන් වැඩිම අරමුදල් ප්‍රමාණයක් (ඇ. ඩො. මිලියන 440.8) උපයෝජනය කර ඇත්තේ චීනය විසිනි. පිළිවෙලින් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජපානය විසින් ඇ. ඩො. මිලියන 336.6 ක් ඇ. ඩො. මිලියන 153.4 ක් සහ ඇ. ඩො. මිලියන 74.4 ක් අනුගාමීව උපයෝජනය කර ඇත.

ව්‍යාපෘති ණය හැරුණු කොට, සැලකිල්ලට බඳුන්වන වර්ෂය තුළදී වැඩසටහන් ණය තුනකින් ඇ. ඩො. මිලියන 286.8 ක අරමුදල් උපයෝජනය කර ඇත. මීට ජපාන රජයෙන් ලබාගත් ජපාන යෙන් මිලියන 10,000 ක (ඇ. ඩො. මිලියන 85.3) සංවර්ධන ප්‍රතිපත්ති ණය ද, ලෝක බැංකුවට අනුබද්ධ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව (IBRD) වෙතින් ආපදා අවදානම් කළමනාකරණය සඳහා වූ සංවර්ධන ප්‍රතිපත්ති ණය ඇ. ඩො. මිලියන 101.5 ක් සහ අන්තර්ජාතික සංවර්ධන සමායතනය වෙතින් තරඟකාරීත්වය, විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය තිරසාරත්ව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන වැඩසටහන සඳහා ලද ඇ. ඩො. මිලියන 100 ක ණය මුදලද අන්තර්ගතවේ.

2016 වර්ෂය තුළ විදේශ මූල්‍යයන උපයෝජනයන්ගේ ආංශික ව්‍යාප්තිය



පළ කරන ලද එකඟතාවයන් මත ඉදිරියට උපයෝජනයවීමට නියමිත ශේෂය සහ උපයෝජන අනුපාතිකය

පළකරන ලද එකඟතාවන්ගෙන් 2016 වර්ෂය අවසානයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපයෝජනයවීමට ඇති සමස්ත වටිනාකම ඇ. ඩො. මිලියන 8,273.1 කි. මෙයින් සියයට 65.2 ක් වූ ඒනය, ආසියානු සංවර්ධන බැංකුව හා ජපානය විසින් සපයනු ලැබූ විදේශ ණය ප්‍රමාණයක් 2016 වර්ෂය අවසානය වන විට උපයෝජනය වීමට ඇත.

2016 දෙසැම්බර් වනවිට සංවර්ධන හවුල්කරුවන් විසින් එකඟතාවය පළකර ඇති නමුත් උපයෝජනය වීමට ඇති එකඟතාවයන් පහත වගුවෙන් පෙන්නුම් කරයි.

සංවර්ධන පාර්ශ්වකරු අනුව, 2016 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි විදේශ මූල්‍යයන උපයෝජනයන් (මිලියන)

සංවර්ධන පාර්ශ්වකරුවන්	ඇ.ඩො. මිලියන	%
ද්විපාර්ශ්වීය	5,613	67.8 %
චීනය	2,290	27.7 %
ජපානය	1,452	17.5 %
ප්‍රංශය	487	5.9 %
ඉරානය	399	4.8 %
ඉන්දියාව	283	3.4 %
රුසියාව	135	1.6 %
සෞදි අරාබිය	116	1.4 %
කුවේට්	85	1.0 %
කොරියාව	84	1.0 %

සංවර්ධන පාර්ශ්වකරුවන්	ඇ.ඩො. මිලියන	%
ස්පාඤ්ඤය	60	0.7 %
නෙදර්ලන්තය	46	0.6 %
එක්සත් රාජධානිය	44	0.5 %
ඩෙන්මාර්කය	32	0.4 %
ජර්මනිය	28	0.3 %
ඇමෙරිකා එක්සත් ජනපදය	26	0.3 %
පාකිස්ථානය	15	0.2 %
ඕස්ට්‍රේලියාව	11	0.1 %
ඕස්ට්‍රියාව	9	0.1 %
හංගේරියාව	5	0.1 %
බෙල්ජියම්	3	0.0 %
ස්වීඩනය	3	0.0 %
බහුපාර්ශ්වීය	2,660	32.2 %
ආසියානු සංවර්ධන බැංකුව	1,657	20.5 %
අන්තර් ජාතික සංවර්ධන සමායතනය	704	8.5 %
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල	133	1.6 %
ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව	130	1.6 %
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල	36	0.4 %
එකතුව	8,273	100.0 %

හිඟ විදේශ ණය


සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය සහ ගෙවුම් ශේෂය හිඟය පියවීම සඳහා ලබාගත් ණය වලින් 2016 වර්ෂය අවසානය වන විට සමුච්චිත ණය ස්කන්ධය ඇ. ඩො. බිලියන 25.3 කි¹. මෙය වර්ෂ 2015 අවසානයේ ණය ස්කන්ධය වන ඇ. ඩො. බිලියන 22.5 හා සැසඳීමේදී ඇ. ඩො. බිලියන 2.8 හෙවත් සියයට 10 ක ඉහළ යාමකි. පසුගිය වසර කිහිපය තුළ වරින් වර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව හරහා ලබාගත් වාණිජ ණය හේතුකොට ගෙන සමස්ත විදේශ ණය ස්කන්ධය තුළ වාණිජ ණයවල සංයුතිය සියයට 30 ක් නියෝජනය වීමට හේතුවී ඇත. මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මගින් ලබාගත් වාණිජ ණය ප්‍රමාණය දිගු කාලයක් තිස්සේ බහුපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් සහ ද්විපාර්ශ්වීය ණයහිමියන්ගෙන් ලබාගත් සමුච්චිත ණයවල එකතුවට බොහෝදුරට සමාන වේ.

2010 – 2016 කාල පරිච්ඡේදය තුළ ණයහිමි කාණ්ඩය අනුව රජයේ ණය ස්කන්ධයේ සංයුතිය (ඇ.ඩො. මිලියන)


	2010	2011	2012	2013	2014	2015	2016
ද්විපාර්ශ්වීය	5.9	6.5	6.7	6.3	6.1	6.2	6.3
බහුපාර්ශ්වීය	6.1	6.3	6.6	6.9	6.9	6.9	7.2
අපනයන ණය	1.1	1.5	1.8	2.5	2.6	2.8	2.9
වාණිජ ණය	2.0	3.0	3.5	3.5	5.0	6.7	8.9
එකතුව	15.2	17.3	18.6	19.2	20.6	22.5	25.3

මේ අනුව, (2010 – 2016 කාල පරිච්ඡේදය තුළ) ණයහිමියා අනුව රජයේ ණය ස්කන්ධයේ සංයුතිය ක්‍රමිකව වර්ධනය වී ඇත.


¹ මෙම වටිනාකම තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇ.ඩො. මිලියන 8,150 සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ඇ. ඩො. මිලියන 700 අන්තර්ගතවේ. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල අනේවාසිකයන්ගේ හිමිකාරීත්වයන් ඇතුළත් නොවේ. විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් සහ ණයදෙන නියෝජිතායතන මගින් රජය සතු ව්‍යාපාර වෙත ලබාදුන් මූල්‍ය එකඟතාවන්ද අන්තර්ගත නොවේ.



ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ඇතුළත් වාණිජ ණය 2016 වර්ෂය අවසානයේ විදේශ ණය ස්කන්ධයෙහි වැඩි කොටසක් නිරූපනය කරනු ලබයි. එය සියයට 35 ක් පමණ වේ. මේ අතර, 2016 වසර අවසානයේ ව්‍යාපෘති සහ වැඩසටහන් මූල්‍යයන හිඟ ණය ස්කන්ධය තුළ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධාන ණයහිමියා බවට පත්ව ඇති අතර, ජපාන රජය සහ අනෙකුත් ණයහිමියන් පිලිවෙලින් දෙවන ස්ථානයට පත්ව ඇත. අන්තර්ජාතික සංවර්ධන සමායතනය, චීනය සහ ඉන්දියාව පිලිවෙලින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ආධාර සපයනු ලැබූ අනුගාමී ණයහිමියන් බවට පත්ව ඇත.



2016 වර්ෂය අවසානයේ ණය ස්කන්ධයෙන් බහුතරයක් ඇ. ඩොලරය මගින් නියෝජනය වන ණය වලින් සමන්විත බැවින්, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා රුපියල ඇ. ඩොලරයට සාපේක්ෂව තියුණු ලෙස අවප්‍රමාණය වීම රජයේ ණය ස්කන්ධය ඉහළ යාම් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත.




පසුගිය වසර හත තුළ හිඟ ණය ස්කන්ධයේ විනිමය අනුපාත සංයුතියේ ප්‍රවණතාවය සැලකිල්ලට භාජනය කිරීමේදී, ඇ.ඩොලරයෙන් නිරූපිත ණය ස්කන්ධය ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර අනෙකුත් විනිමය ඒකක වලින් නිරූපිත ණය ස්කන්ධය පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

2016 වර්ෂය අවසානයේ විදේශ ණය ස්කන්ධය කල්පිරීමේ ව්‍යුහය (ඇ. ඩො. මිලියන)

2016 වර්ෂය අවසානයේ ශ්‍රී ලංකා රජය ඇ.ඩො. බිලියන 25.3 ක සමස්ත ණය ස්කන්ධයකට හිමිකම් කියයි. පහත ප්‍රස්ථාරයෙන් නිරූපනය වන පරිදි, ණය ස්කන්ධයෙන් බහුතරයක් (ඇ. ඩො. මිලියන 14,694.5) ඉදිරි වසර 10 ක කාල පරිච්ඡේදයෙන් පසුව පරිනත වේ.


මේ අතර, රජයට ඉදිරි වසර 5 – 10 ක කාලය අතරතුර ඇ. ඩො. මිලියන 8,060.2 ණය ස්කන්ධයක් පියවීමට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. ඉදිරි වසර 4 - 5 ක කාලය තුළ ණය ස්කන්ධය ඇ. ඩො. මිලියන 1,211.8 කි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ඉදිරි වසර 2 -3 කාලපරිච්ඡේදය තුළ ඇ. ඩො. මිලියන 3,423.9 ක ණය බරක් දැරීමට සිදුවේ. ඇ. ඩො. මිලියන 97.7 ක් වන ඉතිරි ණය ස්කන්ධය ඉදිරි වසර 1 – 2 තුළ ගෙවා දැමිය යුතුය.



සටහන: මෙම ගණනය කිරීම දැනට ඉතිරිව පවත්නා ණය කළඹ මත ගණනය කොට ඇත. මීට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිකුත් කිරීම සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ඇතුළත් වේ.

2010 - 2016 කාල පරිච්ඡේදය සඳහා තත්‍ය ණය සේවාකරණ ගෙවීම් සහ 2017 - 2021 කාලපරිච්ඡේදය සඳහා පුරෝකථනය කරන ලද ණය සේවාකරණ ගෙවීම්

සාමාන්‍යයෙන් 2010 - 2016 කාල පරිච්ඡේදය සඳහා තත්‍ය ණය සේවාකරණ ගෙවීම් වල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි. තවදුරටත්, සමස්ත ණය සේවාකරණ ගෙවීම් වල වර්ධනය වීමේ ප්‍රවණතාව හේතුකොට ගෙන මෙම තත්ත්වය වසර 2017 න් පසුව තවදුරටත් අහිතකර අතට හැරේ. ණය සේවාකරණ ගෙවීම්වල ණය වාරිකය පොලී වාරිකයට වඩා සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගනී.



සටහන: සංවර්ධිත බැඳුම්කර, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් අන්තර්ගත වේ. රජය සතු ව්‍යාපාර අන්තර්ගත නොවේ.

එක් එක් අංශයන්හි
කාර්යසාධනය

ආසියානු සංවර්ධන බැංකු අංශය

ශ්‍රී ලංකාවේ සංවර්ධන පාර්ශ්වකරුවකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව

2016 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුව එහි පහස්වන සංවත්සරය සනිටුහන් කරන ලදී. 1966 වර්ෂයේ සිට පසුගිය අධිසිය වසක කාලය තුළ ගෝලීය මූල්‍ය වෙළඳපොලෙහි පුරෝගාමී සංවර්ධන බැංකු ආයතනයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව පරිණාමනය වී ඇත. දරිද්‍රතාවයෙන් හිඳහස් වූ ආසියා හා පැසිපික් කලාපයක් යන්න එහි දැක්ම වන අතර මෙම බැංකුවෙහි මෙහෙවර වනුයේ සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල දිලිදුකම පිටුදැකීම හා එම රටවල පුරවැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීමයි. ආසියා හා පැසිපික් කලාපය බොහෝ සාර්ථකත්වයන්ට ලගා වූවද තවමත් ලෝකයේ දීළිඳු ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක නිවහන වේ. සියලු පාර්ශ්වයන් කැටිකරගත් සමස්ත ආර්ථික වර්ධනය, පාරිසරික තිරසාර සංවර්ධනය හා කලාපීය එකතුවීම් තුළින් දීළිඳුකම පිටුදැකීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව කැපවී සිටියි.

ශ්‍රී ලංකාව 1966 දී ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු ලෙසින් ආසියානු සංවර්ධන බැංකුවට එක්වීය. සාමාජික රටවල රාජ්‍ය හා පෞද්ගලක අංශ දෙකම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගීතාව එහි ප්‍රධාන මූල්‍ය උපකරණ එනම් ණය, තාක්ෂණික සහයෝගීතා ප්‍රදාන, කොටස් ආයෝජන සහ ප්‍රතිපත්ති සාකච්ඡා තුළින් ලබාගනී.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට 1968 දී ආසියානු සංවර්ධන බැංකුවෙන් තේ කර්මාන්තශාලා නවීකරනය කිරීම සඳහා ඇ. ඩො. මිලියන 2 ක ණය මුදලක් ලබා ගන්නා ලදී. 2016 දෙසැම්බර් වන විට රජය ඇ. ඩො. බිලියන 8.5 කට වඩා වැඩි මූල්‍ය සහයෝගීතාවයක් ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති පදනම් වූ ණය, ප්‍රදාන සහ තාක්ෂණික සහයෝගීතා වශයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා සහයෝගීතා උපාය මාර්ගයන්

ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය සහයෝගීතා උපාය මාර්ගයන් දේශීය මට්ටමේදී එම බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳ මග පෙන්වන සැලසුම් ලේඛණයකි. ආසියානු සංවර්ධන බැංකුව තම මූල්‍යමය සහයෝගීතාව ලබාදීම සඳහා ප්‍රමුඛ ව්‍යාපෘතීන් හඳුනාගැනීමේ රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව මෙන්ම දේශීය සහයෝගීතා උපාය මාර්ග සැලැස්මද සලකා බලා රජයේ උපදෙස් අනුව සිදුකරයි. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකුවෙහි සහයෝගීතාවය සඳහා දේශීය සහයෝගීතා උපාය මාර්ගයන් 03 ක් පදනම් වී ඇත. 2015 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සඳහා නව අතරමැදි දේශීය සහයෝගීතා උපාය මාර්ගයක් හඳුන්වා දෙමින්, රටෙහි නව අවශ්‍යතා සහ නව රජයේ ප්‍රමුඛතාවයන්ට අනුව එම බැංකුවේ ක්‍රියාකාරකම් සංශෝධනය කරන ලදී. නව අතරමැදි දේශීය සහයෝගීතා උපායමාර්ගයන් 2015 - 2016 වසරවල් ආවරණය කළ අතර එහිදී කෘෂිකර්මාන්තය හා ස්වාභාවික සම්පත් යන නව අංශයන් ආයෝජන කළඹට හඳුන්වා දී ඇත. ඒ අනුව නව දේශීය සහයෝගීතා උපායමාර්ගයක් 2017 වසරේදී අනුමත වනතුරු අතරමැදි දේශීය සහයෝගීතා උපායමාර්ගයක් 2015 - 2016 වර්ෂවල ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදියුණු කළ දේශීය ක්‍රියාකාරකම් ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වාදෙන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ 2016 වර්ෂයේ එකගතා හා උපයෝජනයන්

1966 වර්ෂයේ සිට මේ දක්වා වැඩිම එකගතා ප්‍රමාණයක් වාර්තා කරමින් 2016 වර්ෂයේ ආසියානු සංවර්ධන බැංකුවේ ආයෝජන කළඹ ඉතා ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන ලදී. ණය, තාක්ෂණික සහයෝගීතා සහ ප්‍රදාන ගිවිසුම් 21 ක් අත්සන් කරන ලද අතර මුළු එකගතා ප්‍රමාණය ඇ.


ඩො. මිලියන 843.5 ක් වේ. තවද ඇ. ඩො. මිලියන 599.42 ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 5 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ණය සම්මුති සාකච්ඡා පවත්වන ලදී. ආසියානු සංවර්ධන බැංකු ආයෝජන කළඹ යටතේ ඇ. ඩො. මිලියන 340 ක උපයෝජන ප්‍රමාණයක් මෙම වසරේ සිදුකර ඇති අතර ඇ. ඩො. මිලියන 228 ක කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. මෙම දෙපාර්තමේන්තුව වාර්ෂිකව ව්‍යාපෘති ආරම්භකිරීම මූල්‍ය සහයෝගිතා සකස්කිරීම සහ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැමිණෙන ආසියානු සංවර්ධන බැංකුවේ දූත මණ්ඩල 100 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සලසා ඇත. (2016 වසර සඳහා 104)

2016 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුම්

ව්‍යාපෘතිය/ වැඩසටහන	මුදල (ඇ.ඩො. මිලියන)
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලාව (OCR ණය)	100
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සාමූහික සංවර්ධනය හා මූල්‍ය නවෝත්පාදනය (තාක්ෂණික සහයෝගිතාව)	2
ප්‍රවාහන ව්‍යාපෘති සඳහා පහසුකම් සැකසීමේ ව්‍යාපෘතිය (ADF ණය)	24.4
මහ කොළඹ ජල සහ අපජල කළමනාකරනය වැඩිදියුණු කිරීමේ වැඩසටහන - අදියර 3 (OCR ණය)	123
මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරනය වැඩි දියුණු කිරීමේ වැඩසටහන - අදියර 3 (ADF ණය)	5
පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අතිරේක මූල්‍යනය (ADF ණය)	60
පොදු ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන ව්‍යාපෘතිය (OCR ණය)	250
විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය (OCR ණය)	115
විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය (දුර්ද්‍රව්‍ය අඩුකිරීම සඳහා වූ ජපාන අරමුදල් - ප්‍රදාන)	2
විදුලිය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය (පිවිතුරු බලශක්ති අරමුදල -ප්‍රදාන)	1.8
ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයාම් ආපදා සඳහා ප්‍රතිචාර - ප්‍රදාන	2
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන -දෙවැනි අදියර (ADF ණය)	55
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන -දෙවැනි අදියර (OCR ණය)	95
සූර්ය බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘතිය (තාක්ෂණික සහයෝගිතාව)	0.2
ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම (තාක්ෂණික සහයෝගිතාව)	2
ජාතික වරාය ප්‍රධාන සැලසුම (තාක්ෂණික සහයෝගිතාව)	1.5
ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන (තාක්ෂණික සහයෝගිතාව)	0.5
ශ්‍රී ලංකාවට අරමුදල් සම්පාදනය (තාක්ෂණික සහයෝගිතාව)	0.5
සුළං බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘතිය (තාක්ෂණික සහයෝගිතාව)	2
කොළඹ අර්ධනාගරික දුම්රිය ව්‍යාපෘතිය (තාක්ෂණික සහයෝගිතාව)	1
උතුරු පළාත් තිරසාර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය (තාක්ෂණික සහයෝගිතාව)	0.6
මුළු මුදල	843.5

2016 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ වර්තමාන ආයෝජන කළඹ

ආසියානු සංවර්ධන බැංකුවෙහි වර්තමාන ආයෝජන කළඹෙහි සම්පූර්ණ සහයෝගිතාවය ඇ. ඩො. බිලියන 3.19 ක් වන අතර දැනට ක්‍රියාත්මක වන ණය 47 ක් හා ප්‍රදාන 6 ක් ව්‍යාපෘති 29 ක ආයෝජනය කර ඇත. මෙම ආයෝජන කළඹ දැනට ප්‍රධාන අංශ 7 ක් හරහා විහිදී ගොස් ඇති අතර වැඩිම ආයෝජනය වන ඇ. ඩො මිලියන 843.4 ක මුදල මහා මාර්ග හා ප්‍රවාහන අංශයට ද, ඊලඟ වැඩිම ආයෝජනයන් විදුලිබල හා බලශක්ති අංශයටද, ජලසම්පාදන හා සනීපාරක්ෂක අංශයටද වේ.



2016 වසරේ විශේෂ අවස්ථා

- 2016 වර්ෂයේ මැයි මාසයේදී – ආසියානු සංවර්ධන බැංකුවේ 49 වන වාර්ෂික රැස්වීම ජර්මනියේ ග්‍රන්ස්පර්ට් හිදී පැවැත්විණි.
- ඉහල පෙලේ උපදේශන කටයුතු සඳහා පැමිණි දැන කණ්ඩායම්
 - ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ වොන් - මොක් චෝයි මහතාගේ සංචාරය (ජනවාරි 22 -31)
 - ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාවෝ, දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හුන් කිම්, සභාපතිතුමාගේ ප්‍රධාන උපදේශක නොඕයා ජින්ඩා යන මහත්වරුන්ගේ සංචාරය (පෙබරවාරි 23 - 24)
 - ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති බැම්බැන්ග් සුසන්ටොනො සුසන්ටො මහතාගේ සංචාරය (මාර්තු 17 -19)
 - ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති තෙයිරි ද ලොග්මා මහතාගේ සංචාරය (අප්‍රේල් 4 - 7)
 - ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති චෙන්කායි ෂැන්ග්, ජ්‍යෙෂ්ඨ උපදේශක හුයිලින්ග් හුවැන්ග් යන මහත්වරුන්ගේ සංචාරය (ජූලි 5 - 9)
 - ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ, ෆිලාස්ලක් යුක්කාසෙම්චොන්ග් මහතාගේ සංචාරය (අගෝස්තු 1 - 5)
 - ප්‍රධාන ආර්ථික විශේෂඥ ශැන්ග් ජින්චෙයි මහතාගේ සංචාරය (අගෝස්තු 16 - 21)

ජපානය, කොරියාව, තායිලන්තය, චියටිනාමය, මැලේසියාව හා සිංගප්පූරුව

අංශය

ජපානය


ජපාන ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවය, දශක 6 කට වඩා දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ජපාන රජය තම දායකත්වය, යෙදුම් ණය පැකේජ, ප්‍රදාන ආධාර, සංවර්ධන/ශක්‍යතා අධ්‍යයන හා තාක්ෂණික සහයෝගීතා වැඩසටහන් යන විවිධ වූ ආකාරයන්ගෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) හරහා මෙරටට ලබා දේ.

වාර්ෂිකව ලබාදෙන ජපාන යෙදුම් ණය පැකේජ, විදුලිබල හා බලශක්තිය, ජල සම්පාදනය, වරාය, මහාමාර්ග, ප්‍රවාහන, ගුවන් සේවා, සෞඛ්‍යය, කෘෂිකර්මය හා වාරිමාර්ග, ආපදා කළමනාකරණය, සන්නිවේදනය සහ ග්‍රාමීය සංවර්ධනය යනාදී පුළුල් ක්ෂේත්‍රයන් ආවරණය කරනු ලබයි. 1965 වසරේ පටන් ශ්‍රී ලංකා රජය ජපානයෙන් ලබා ගන්නා ලද නිල සංවර්ධන සහයෝගීතාවය ඇ. ඩො. මිලියන 8,336 ක් වන අතර, එය ඉතා සහනදායී පොලී අනුපාතික යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති 117 කින් හා පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ණය ව්‍යාපෘති 15 කින් මෙන්ම ඇ. ඩො. මිලියන 1,359 ක් වූ ප්‍රදාන ආධාරවලින් සමන්විත වේ.

ජපාන තාක්ෂණික සහයෝගීත්වය හරහා මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන ජපාන තාක්ෂණික දැනුම, අත්දැකීම් හා නිපුණතාවයන් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතරම එය ඉතා ප්‍රතිඵල පාදක වන බව හඳුනාගෙන ඇත.


2016 වසරේදී ජපාන සංවර්ධන සහයෝගීත්වය

2011 වසරේදී, ඇ. ඩො. මිලියන 523 ක විශාලතම ද්විපාර්ශ්වික සහයෝගීතාවය සනාථ කරමින් මේ වනවිට ඇ. ඩො. මිලියන 350-400 පරාසයේ සිට ඇ. ඩො. මිලියන 500 කට අධික ප්‍රමාණයක් දක්වා ජපාන වාර්ෂික යෙදුම් ණය පැකේජය වර්ධනය වී ඇත. ජපාන රජය විසින් මීට සමගාමීව, 2016 වසරේ පවත්නා ජපාන ආයෝජන කළඹ ඇ. ඩො. මිලියන 309.3 ක වටිනාකමකින් යුත් සහනදායී ණය ව්‍යාපෘති 2 ක් සහ ඇ. ඩො. මිලියන 33.6 ක වටිනාකමකින් යුත් ප්‍රදාන ව්‍යාපෘති 3ක් ආශ්‍රයෙන් තවදුරටත් වර්ධනය කර ඇත.



2016 වසරේ සමස්ත විකගතාවය


2016 වසරේ සමස්ත ජපාන විකගතාවය ඇ. ඩො. මිලියන 3429 වන අතර, එය පළාත සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, උසස් අධ්‍යාපනය හා පුහුණුව, සමුද්‍රීය ආරක්ෂාව හා ඩිජිටල් මාධ්‍ය විකාශනය යන හඳුනාගත් සංවර්ධන ප්‍රමුඛතා ක්ෂේත්‍රයන් කෙරෙහි යොමුව පවතී.



ශ්‍රී ලංකා රජය විසින් ජපාන නිල සංවර්ධන සහයෝගීතාවයෙහි 47 වැනි යෙන් ණය පැකේජය යටතේ පිබිඳෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හා කළුගඟ පළාත සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I) ක්‍රියාත්මක කිරීම උදෙසා ජයකා ආයතනය මගින් ඇ. ඩො. මිලියන 397 ක් 2017 වසරේදී ලබා ගැනීමට නියමිතය.

2016 වසරේ සමස්ත උපයෝජනය

ජපාන ආධාර ව්‍යාපෘති යටතේ 2016 වසරේ සමස්ත උපයෝජනය ඇ. ඩො. මිලියන 160 ක් වූ අතර මින් ඉහළම උපයෝජනය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, ජල සම්පාදනය හා සනීපාරක්ෂාව, මාර්ග හා පාලම් හා විදුලිබල හා බලශක්තිය යනාදී ක්ෂේත්‍රයන් හරහා වර්ධනය විය.



ඉහත සඳහන් කරන ලද ජපාන ආධාර ව්‍යාපෘති යටතේ 2016 වසරේ සමස්ත උපයෝජනය, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම උදෙසා වූ ඇ. ඩො. මිලියන 85.3 කින් මාර්ග හා පාලම් සංවර්ධනය උදෙසා වූ ඇ. ඩො. මිලියන 30 කින්, ජල සම්පාදනය උදෙසා වූ ඇ. ඩො. මිලියන 22.2 කින්, විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය උදෙසා වූ ඇ. ඩො. මිලියන 15.7 කින්, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ඇ. ඩො. මිලියන 5.1 කින් සහ අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා වූ ඇ. ඩො. මිලියන 1.5 කින් සමන්විතය.

2016 වසරේ ජපාන ප්‍රදාන ආධාර

2016 වසරේ ඇ. ඩො. මිලියන 33.6 ක් වන ජපාන සමස්ත ප්‍රදාන ආධාර එකඟතාවය, සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජපාන රූපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම හා යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම යන ව්‍යාපෘති වලින් සමන්විතය.

2016 වසරේදී සංවර්ධන සහයෝගීත්වය

ව්‍යාපෘතියේ නම	ණය/ ප්‍රදාන	මුදල (ඇ.ඩො. මිලියන)	විස්තරය
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය-අදියර 2	ණය	212.2	අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පදවිය, කැබිනිගොල්ලෑව, හොරොවිපතාන සහ කහටගස්දිහලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි වාහල්කඩ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ජල සම්පාදන පද්ධතියක් ඉදි කිරීම මඟින් අනුරාධපුර උතුරු ප්‍රදේශයේ ජනතාව වෙත සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීමට හියමිතය.
සංවර්ධන ප්‍රතිපත්තිමය (පුද්ගලික අංශ සංවර්ධනය, පරිපාලන අභිවෘද්ධිය සහ මූල්‍ය ඒකාබද්ධතාවය)	ණය	97.1	අදාළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය විරස්ථිතිය, රාජ්‍ය සම්පත් කළමනාකාරිත්වය සහ පුද්ගලික අංශයේ තරගකාරිත්වය වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය හා සංවර්ධන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමට සහාය වීම.

ව්‍යාපෘතියේ නම	ණය/ ප්‍රදාන	මුදල (ඇ.ඩො. මිලියන)	විස්තරය
සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම	ප්‍රදාන	17.8	හදිසි අවස්ථාවන්හිදී ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහ සෝදිසි මෙහෙයුම් සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත වේ. ඊට අමතරව වෙරළාශ්‍රිත තොර බඩු ජාවාරම්, අනවසර මසුන් ඇල්ලීම හා නීතිවිරෝධී මිනිස් ජාවාරම් වැනි සමුද්‍රීය අපරාධ පිළිබඳ විමර්ශනය සඳහා ද අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත. මේ සඳහා, මීටර් 30ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා 02ක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කිරීමට නියමිතය.
යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	ප්‍රදාන	15.3	මෙම ව්‍යාපෘතිය මඟින් විශ්ලි කලාපීය කෘෂිකාර්මික පර්යේෂණ සහ උතුරු පළාතේ කෘෂිකාර්මික අධ්‍යාපනික හා ප්‍රවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව සිදුකිරීමට අවකාශ සැලසේ. තවද, මෙම ව්‍යාපෘතිය මඟින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි කෘෂිකර්ම පීඨ පරිශ්‍රය තුළ අවශ්‍ය උපකරණ සහිත විද්‍යාගාර සංකීර්ණයක් හා පර්යේෂණ හා පුහුණු ක්‍රියාකාරකම් සඳහා ගොඩනැගිලි 02 ක් ඉදිකිරීම සඳහා සැලසුම් කොට ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජපාන රූපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම	ප්‍රදාන	0.5	මෙම ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිත ජපාන අධ්‍යාපනික වැඩසටහන් මඟින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ගෝලීය දැනුම වර්ධනය වන අතරම එමඟින්, දැනට විකාශණය වන්නා වූ අධ්‍යාපනික වැඩසටහන් ප්‍රමාණය ඉහළ නංවා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ විවිධ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා එම දැනුම උපයෝගී කර ගත හැකිය.

47 වන යෙන් ණය පැකේජය යටතේ මූල්‍යයන යට වකඟ වූ ව්‍යාපෘති 2016/2017

1. පිබිඳෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇ. ඩො. මිලියන 115

ග්‍රාමීය ආර්ථිකයන් සංවර්ධනයට දායක වන අතරම, ප්‍රාදේශීය අසමතුලිතතාවයන් අවම කිරීම මඟින් උතුරු, නැගෙනහිර, මධ්‍යම හා උතුරු යන පළාත්වල ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණ වාරිමාර්ග සහ ග්‍රාමීය ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම හරහා එම පළාත්වල ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම ජීවනෝපාය මාර්ගයේ වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි.

2. කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I) - ඇ. ඩො. මිලියන 282

කළුගඟ ජල සම්පාදන පහසුකම් පුළුල් කිරීම හා ජලය බෙදාහැරීමේ පද්ධතිය නවීකරණය කිරීම මඟින් බස්නාහිර පළාතේ දකුණු ප්‍රදේශයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම ජල සම්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හරහා එම ප්‍රදේශයෙහි ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය හා ජීවන තත්වය ඉහල නැංවීමත් මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු වේ. එමෙන්ම, කළු ගඟ ජල සම්පාදන පද්ධතිය පුළුල් කිරීම සහ දෙහිවල හා මොරටුව ප්‍රදේශයන්හි ජලමාපක සවිකරන ලද) ජල බෙදා හැරීමේ පද්ධතිය නැවත වැඩිදියුණු කිරීම මඟින් ආදායම් නොඋපදවන ජල ප්‍රමාණය අඩු කර ගැනීම ද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

2016 වසරේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති

ණය ව්‍යාපෘති	මුදල (ජපන් යෙන් මිලියන)
මහනුවර නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය	14,087.0
මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2	31,688.0
පිබිඳෙන කලාප ඉලක්ක කර ගත මූලික සමාජ සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය	3,935.0
හබරණ වේදන්ගොඩ සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය	9,573.0
මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ නාස්තිය අවම කිරීමේ ව්‍යාපෘතිය	15,941.0

ණය ව්‍යාපෘති	මුදල (ජපන් යෙන් මිලියන)
ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය	12,381.0
නාය යෑමේ ආපදා වලින් ජාතික මාර්ග ජාලය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපෘතිය	7,619.0
අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1	5,166.0
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 (I)	28,969.0
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 (II)	45,428.0
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය	35,020.0
භෞමික රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය	13,717.0
ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය	14,495.0
ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමේ ව්‍යාපෘතිය - අදියර 1	24,930.0
සංවර්ධන ප්‍රතිපත්තිමය ණය (පුද්ගලික අංශ සංවර්ධනය, පරිපාලන අභිවෘද්ධිය සහ මූල්‍ය ඒකාබද්ධතාවය)	10,000.0
ප්‍රදාන	
කිලිනොච්චි ජල සම්පාදන යෝජනා ක්‍රමය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය	8.3
සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රදාන ආධාර	1,830.0
යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	1,667.0
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජපාන රූපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම	52.6
මඩකැණීමේ යන්ත්‍රයක් නිර්මාණය කර සැපයීමේ ව්‍යාපෘතිය	988.0

කොරියානු ජනරජය

කොරියානු ජනරජයේ සහනදායී ණය ආධාර කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) හරහා ලබාදෙන අතර ප්‍රදාන ආධාර කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ආයතනය මඟින් (KOICA) ලබා දේ.

වර්ෂ 1990 සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 27 ක් මූල්‍ය කිරීම සඳහා ඇ. ඩො. මිලියන 600 ක පමණ ණය ආධාර EDCF මඟින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත.

2016 - 2020 කාලපරිච්ඡේදය සඳහා වූ දේශීය සහභාගිත්ව ක්‍රමෝපාය අනුව හඳුනාගත් ප්‍රමුඛ ක්ෂේත්‍රයන් වනුයේ අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල කලමනාකරණ සහ සනීපාරක්ෂාව, සහ ග්‍රාමීය සංවර්ධනයයි.

කොරියානු EDCF ණය ආධාර සඳහා වර්තමාන මූල්‍ය නියමයන්

මූල්‍ය නියමයන්	සාමාන්‍ය මූල්‍ය නියමය	කොරියානු උපදේශකවරු සහභාගිවීම	පුනර්ජනනීය බලශක්ති
පොළී අනුපාතිකය	0.20%	0.15%	පොළී රහිත
ආපසු ගෙවීම	අවුරුදු 30	අවුරුදු 40	
සහන කාලය	අවුරුදු 10	අවුරුදු 40	අවුරුදු 10-15
ණය ප්‍රමාණය	10		
මුදල් වර්ගය		සම්පූර්ණ ව්‍යාපෘති වියදුම	
සකස්තා අධ්‍යයනය		කොරියානු වෙන්	
		ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ප්‍රදාන ලෙස	

2016 වර්ෂයේ එකඟ වූ ව්‍යාපෘතීන්

ව්‍යාපෘතියේ නම	සංවර්ධන සහකාර	ප්‍රදාන මුදල (ඇ. ඩො. මිලියන)
මාතර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළදරු සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය	KOICA-ප්‍රදාන	8.5

මාතර මහ රෝහලේ මාතෘ හා ළදරු ඒකක, මාතර ගොඩගම පිහිටි කොරියා - ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ ස්ථාපනය කර සංවර්ධනය කිරීම සඳහා KOICA ආයතනය විසින් ඇ. ඩො. මිලියන 8.5 ක ප්‍රදාන ආධාරයක් ලබා දීමට එකඟ වී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මාතර මහ රෝහලේ මාතෘ හා ළදරු ඒකකයන්ට අදාළ සියලුම ක්‍රියාකාරකම් කොරියා - ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ ස්ථාපනය කිරීමට නියමිතය. ඒ සඳහා මිත්‍රත්ව රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට නියමිත අතර පවතින ගොඩනැගිලි නවීකරණය කිරීම, නවීන උපකරණ සැපයීම සහ පුහුණු වැඩසටහන් මගින් මාතෘ හා ළදරු අංශ පිළිබඳ කොරියානු විශේෂඥාන්‍ය හුවමාරු කර ගැනීමට ද නියමිතය.

2016 වර්ෂයේ දී ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන්

ව්‍යාපෘතියේ නම	ණය මුදල ඇ. ඩො. මිලියන
EDCF මූල්‍යනය	
1 හැටන්-නුවරඑළිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය	57.0
2 සහ අපද්‍රව්‍ය බැහැරලීමේ පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය	33.5
3 කොළඹ වෘත්තීය පුහුණු ආයතනය සහ ගම්පහ තාක්ෂණික විද්‍යාලය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය	26.0
4 දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය	58.1
5 රුවන්වැලිල ජල සම්පාදන ව්‍යාපෘතිය	20.5


KOICA ප්‍රදාන අධාර		
6	තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල මෝටර් රථ මධ්‍යස්ථාන නවීකරණය හා වැඩිදියුණු කිරීම.	3.0
7	කොළඹ නාගරික කලාපය තුළ වාහන කළමනාකරන පද්ධතියක් සඳහා තාක්ෂණික සහාය	2.5
8	ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ආයතනයන්හි හා එම නිලධාරීන්ගේ හැකියා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය	3.2

2016 වර්ෂයේ දී සම්මුති සාකච්ඡා පවත්වන ලද ව්‍යාපෘතීන්

ව්‍යාපෘතිය	තක්සේරු ණය/ප්‍රදාන මුදල ඇ. ඩො. මිලියන
1. මහනුවර නගරයේ දී කොළඹ-මහනුවර සහ මහනුවර- මහියංගන මාර්ග සම්බන්ධ කරන උමං මාර්ගය ඉදිකිරීම	200
2. විද්‍යුත් ඉගනුම් ජාතික ක්‍රමවේදයක් සකස් කිරීම	50
3. සාගර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම.	50
4. උතුරු පළාත් සභා සංකීර්ණය ඉදිකිරීම.	34
5. කුඩා පරිමාණ ජලපිරිපහදු පද්ධති ඉදි කිරීම.	5
6. අපද්‍රව්‍ය විකතු කිරීමේ රථ ලබා ගැනීම.	15
7. මහනුවර නගරයේ ප්‍රවාහන ජාලය වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් සකසීම.	ප්‍රදාන
8. තාක්ෂණික විෂයධාරාව සඳහා ගුරු විද්‍යාලයක් ස්ථාපනය කිරීම.	13 ප්‍රදාන

2016 වර්ෂයේ දී උපයෝජන

වර්තමාන කොරියානු ආධාර ව්‍යාපෘති, ණය ආධාර ව්‍යාපෘති 5 කින් හා ප්‍රදාන ආධාර ව්‍යාපෘති 3 කින් සමන්විත වේ. 2016 වර්ෂයේ මුළු උපයෝජන ප්‍රමාණය ඇ. ඩො. මිලියන 18.3 කි. මෙම උපයෝජන ප්‍රධාන වශයෙන් ජල සම්පාදන (සියයට 57) සහ වෘත්තීය පුහුණු (සියයට 27) අංශ සඳහා වාර්තා වී ඇත.



2016 වර්ෂයේ විශේෂ සිදුවීම්

2016 ජනවාරි 18 - කොරියානු අපනයන - ආනයන බැංකුවේ කොළඹ නියෝජිත කාර්යාලය, එහි සහාපතිතුමන්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම.

2016 මාර්තු 18 - හයවන ආසියානු සංවර්ධන සංසදය "2030 තීරසාර සංවර්ධන සඳහා වූ ආසියාවේ හඬ" මැයෙන්, JICA සහ EDCF ආයතනයන්ගේ සහය ඇතිව පවත්වන ලදී.

2016 ජූලි 13 - ඇ. ඩො. මිලියන 300 ක ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා 2016 - 2018 වර්ෂ සඳහා කාර්යරාමු විකඳවාලය අත්සන් කිරීම.

2016 ඔක්තෝබර් 06 - මාතර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළදරු සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව පවත්වන ලද සම්මුති සාකච්ඡාවන්හි විකඳවාලයට අත්සන් කරන ලදී.

2016 නොවැම්බර් 15 - ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල ගැටලු සාකච්ඡා කිරීම සඳහා 2016 ශ්‍රී ලංකා - EDCF ප්‍රතිපත්ති සාකච්ඡාව පවත්වන ලදී.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අංශය

ලෝක බැංකු සමූහය සමග සංවර්ධන සබැඳියාව

1954 වර්ෂයේ සිට ලෝක බැංකු සමූහය, අන්ත දුගීභාවය අඩුකිරීම හා සෞභාග්‍ය සැමට අත්කරදීමේ ප්‍රයත්නයට අනුබල දෙමින් ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙයි. මෂකාලීනව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වීම තුළින් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය International Development Association (IDA) මගින් සහනදායී කොන්දේසි මත ලබාදෙන ණය හා ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකු International Bank for Reconstruction and Development (IBRD) මගින් වෙළඳපොල අනුපාතික මත ලබාදෙන මූල්‍යනය යන මිශ්‍ර ණය ලබාගැනීමේ හැකියාව පුළුල් වී ඇත. කෙසේ වුවද, මෙම ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මගින් ලබා දෙන මූල්‍ය සහයෝගීතාවය බෝහෝ දුරට 2017 ජුනි 30 න් අවසන් වීමත් සමග අවසන් විය හැකි අතර මෙමගින් ශ්‍රී ලංකාව IDA/IBRD මිශ්‍ර ණය ලබාගැනීමේ හැකියාවෙන් මිදී IBRD ණය පමණක් ලබාගන්නා තත්වයට පත්වේ. IDA 18 වකුය තුල මෙම සුදුසුකම් මට්ටම ඉහළ නැංවීම හේතුවෙන් වසර 2017 - 2020 දක්වා ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් සංක්‍රාන්ති සහයෝගීතාවයක් ලබා දෙනු ඇත. මේ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

එක් එක් අවස්ථා වලට ගැලපෙන වඩාත්ම සුදුසු මූල්‍යනය තෝරා ගැනීම සඳහා ලෝක බැංකුව විසින් සාම්ප්‍රදායික ආයෝජන ව්‍යාපෘති ණය ලබා දීමට අමතරව සංවර්ධන ප්‍රතිපත්ති ණය හ ප්‍රතිඵල පාදක කරගත් වැඩසටහන් සඳහා ලබා දෙන ණය යන අනෙකුත් මූල්‍ය උපකරණ ලබා ගැනීමේ අවස්ථාවද ආරම්භ කර ඇත.

ලෝක බැංකු සමූහය විසින් දේශීය සහයෝගීත්ව රාමුව හරහා ශ්‍රී ලංකාවට 2017 - 2020 දක්වා කාලය තුල අඩුණ්ඩව සහයෝගීතාවය ලබා දෙයි. වර්තමානයේ ලෝක බැංකු වැඩසටහන යටතේ සක්‍රීය ආයෝජනය ඇ. ඩො මිලියන 1826.9 ක් වන අතර, ව්‍යාපෘති 18 ක් ණය ආධාර යටතේ සහ ව්‍යාපෘති 4 ක් ප්‍රදාන ආධාර යටතේ ලැබී ඇත.

2016 වසරේදී ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති

ව්‍යාපෘතිය/ වැඩසටහන	ව්‍යාපෘති කාල සීමාව	ණය/ ප්‍රදාන	ණය/ ප්‍රදාන ප්‍රමාණය ඇ.ඩො මිලියන	2016.12.31 දින දක්වා උපයෝජනයක් (%)
නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය	2014 - 2019	ණය	101.5	30
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය	2014 - 2021	ණය	147.0	15
හදිසි දේශගුණික ආපදා සඳහා වන විශේෂ ණය (සංවර්ධන ප්‍රතිපත්ති ණය)	2014 - 2017	ණය	102.0	100
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය	2014-2019	ණය	110.0	35
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය අතිරේක මුල්යයනය	2016-2019	ණය	42.0	5
අධ්‍යාපන ආරාමය සංවර්ධන රාමුව සහ වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය	201-2017	ණය	100.0	83
දෙවන සෞඛ්‍යය අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය	2013-2018	ණය	200.0	52
කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය	2012-2017	ණය	213.0	44.5
වේලි ආරක්ෂණ හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යයනය	2014-2018	ණය	83.0	67
පූර්ව ප්‍රමාණීය සංවර්ධන ව්‍යාපෘතිය	2016-2020	ණය	50.0	3
ජල සැපයුම් හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය	2015-2020	ණය	165.0	6

ව්‍යාපෘතිය/ වැඩසටහන	ව්‍යාපෘති කාල සීමාව	ණය/ ප්‍රදාන	ණය/ ප්‍රදාන ප්‍රමාණය ඇ.ඩො මිලියන	2016.12.31 දක්වා උපයෝජනයන් (%)
උතුරු නැගෙනහිර පළාත් පාලන සේවාවන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යයන්	2015-2017	ණය	20.0	97
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යයන්	2016-2019	ණය	55.0	12
පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය	2016-2021	ණය	45.0	3
සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය	2017-2021	ණය	75.0	-
දරිද්‍රතාවය ඇස්තමේන්තු කිරීම ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය	2016-2017	ප්‍රදාන	0.16	100
ආපදා අවදානම් කළමනාකරණ ව්‍යාපෘතිය	2014-2016	ප්‍රදාන	0.4	21
අධ්‍යාපන ආංශික සංවර්ධන රාමුව සහ වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය දැනුම කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය	2012-2017	ප්‍රදාන	37.0	78
මළාපවහන සේවාව සඳහා ගෘහස්ථ ප්‍රවේශතාවය වැඩිදියුණු කිරීම ව්‍යාපෘතිය	2011-2018	ප්‍රදාන	5.1	29
කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය	2012-2017	ප්‍රදාන	0.9	100
තරඟකාරීත්වය, පාරදෘශ්‍යතාවය සහ රාජ්‍යය මූල්‍ය තිරසාර පැවැත්ම සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන	2016	ණය	100	100
එකතුව			1,652.0	

එකඟතාවයන්

ණය හා ප්‍රදාන වශයෙන් ලෝක බැංකුවෙන් ඇ. ඩො. මිලියන 317 ක මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට 2016 වර්ෂයේදී හැකි විය. මෙහි 2015 වර්ෂයේ එකඟතාවයන් හා සලකා බලන විට සියයට 35 ක ඉහළයාමකි.

ලෝක බැංකුව සමඟ ඇති කරගනු ලබන එකඟතාවයන් හි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2016 වර්ෂයේදී, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහය දැක්වීම උදෙසා රටෙහි තරඟකාරීබව ශක්තිමත් කිරීම සඳහා වැදගත් වන්නාවූ සාර්ව ආර්ථික හා ප්‍රතිපත්තිමය පරිසරයක් ඇති කරමින් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහය දැක්වීම සඳහා ඇ. ඩො. මිලියන 100 ක මූල්‍ය සහයෝගයක් සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන් තුළින් ලබාගැනීම.

මීට අමතරව, යාපනය නගරය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් නාගරික සංවර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක වන උපායමාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තවත් ඇ. ඩො. මිලියන 55 ක ණය මුදලක් ලබාගන්නා ලදී. රටෙහි පවතින සමාජ ආරක්ෂණ වැඩ සටහන් අනුකූලනය කිරීම තුළින් එම වැඩසටහන් කාර්යක්ෂමව කලමනාකරණය කිරීම සඳහාද ලෝක බැංකුවෙන් ඇ. ඩො. මිලියන 75 ක මූල්‍ය සහයෝගිතාවයක් ලබා ගැනීමට හැකිවිය.

2016 වසරේදී ලෝක බැංකුව සමඟ අත්සන් කළ මූල්‍ය ගිවිසුම්


ව්‍යාපෘතිය	ණය/ ප්‍රදාන (ඇ.ඩො මිලියන)	අරමුණු
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන - අතිරේක මූල්‍යයන්	42.0 ණය	දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන - 2014 වර්ෂයේ ඇතිවූ අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම්, අලුත්වැඩියා හා වාර්මාර්ග ආශ්‍රිත ආපදා වැළැක්වීම හා හානියට පත්වූ මාර්ග යටිතල පහසුකම් සඳහා වූ පිරිවැයන්, මවු ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් කටයුතු වල ඇතිවූ පිරිවැය ඉහළ යාම නිසා හටගත් මූල්‍ය පරතරය පියවීම සඳහාගත් මෙම අතිරේක මූල්‍යයන් උපයෝගී කර ගනී.

<p>උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යයන්</p>	<p>55.0 ණය</p>	<p>මෙම අතිරේක මූල්‍යයන් මඟින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින උපාය මාර්ගික නගර සංවර්ධන මවු ව්‍යාපෘතියට, දශක ගණනාවක් පුරා පැවති අභ්‍යන්තර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස විශාල ලෙස හානිවූ යාපන නගරය ඇතුළත් කිරීමත්, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ නගර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහාත් වැදගත් මෙහෙවරක් ඉටු කිරීමත් සිදුකරනු ලැබේ. රජය විසින් ගෙන යනු ලබන පුළුල් සාම හා සංහිඳියා වැඩසටහනෙහි හා ප්‍රයත්නයන්හි වැදගත් සංරචකයක් වේ.</p>
<p>පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය</p>	<p>45.0 ණය</p>	<p>මෙම ව්‍යාපෘතිය මඟින් සංරක්ෂණය හා සමාජ ප්‍රතිලාභ සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක පරිසර පද්ධති කළමනාකරණය වැඩි දියුණු කිරීමට දායකත්වය ලබා දෙයි. එය පහත දැක්වෙන ප්‍රධාන ජාතික උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලසුම් සඳහා දායක වේ. අ) වනාන්තර හා වනජීවී සම්පත් වැනි රටෙහි ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ වැදගත් කම හා ආයතන ශක්තිමත් කිරීම හා ප්‍රතිසංස්කරණයන් හි වැදගත්කම හඳුනාගත් " පුනරුදය " වැඩසටහන ආ) වන විනාශය හා වනාන්තර අඩුවී යාම නිසා සිදුවන අහිතකර වායු විමෝචනයන් අවම කිරීම. ඇ) ජලය, කෘෂිකර්මය හා බල ශක්තිය ආශ්‍රිත අනෙකුත් ආංශික උපායමාර්ගයන්</p>
<p>තරඟකාරීත්වය, පාරදෘශ්‍යතාවය සහ රාජ්‍යය මූල්‍ය තිරසාර පැවැත්ම සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන</p>	<p>100.0 ණය</p>	<p>පාරදෘශ්‍ය භාවය හා රාජ්‍ය අංශ කළමනාකරණය ඉහළ නැංවීම, පෞද්ගලික අංශ තරඟකාරීත්වය සඳහා පවතින බාධක ඉවත් කිරීම සඳහා වූ ආර්ථිකයේ දීර්ඝ කාලීන සංවර්ධනය සඳහා මෙම මූල්‍යයන් සහය දක්වයි.</p>
<p>සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය</p>	<p>75.0 ණය</p>	<p>ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සාධාරණත්වය, කාර්යක්ෂමතාවය හා පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම තුළින් දුගී ජනතාවගේ යහපත පිණිස දායක වීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.</p>
<p>දරිද්‍රතාවය ඇස්තමේන්තු කිරීම ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය</p>	<p>0.16 ප්‍රදාන</p>	<p>දත්ත රැස්කිරීමට තාක්ෂණය භාවිතා කරමින් දරිද්‍රතාවය ඇස්තමේන්තු කිරීම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.</p>

2016 උපයෝජන

2016 වසරේදී ශ්‍රී ලංකා රජය ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 354.85 ක් උපයෝජනය කරන ලද අතර එම අගය පෙර වසරට වඩා සියයට 129 ක ඉහළ යාමකි. මෙම උපයෝජනයේ ඉහළ යාම කෙරෙහි ආයෝජන මූල්‍යයන්ට වඩා ප්‍රමුඛ දායකත්වයන් අයවැය සහාය මූල්‍යයන් විසින් ලබා දෙන ලදී. 2016 වසරේදී මැයි මස ඇති වූ වැසි හා ගංවතුර ආදී තද බල කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකා රජය හදිසි ආපදා තත්වයන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම් මත රජයේ ද්‍රවශීලතා මට්ටම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ලෝක බැංකුව විසින් හදිසි ආපදා සඳහා වන විශේෂ ණය වැඩසටහන යටතේ ඇ. ඩො. මිලියන 101.49 ක් උපයෝජනය කරන ලදී. ඊට අමතරව තරඟකාරීත්වය, විනිවිදභාවය රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්ව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන් යටතේ ඇ. ඩො. මිලියන 100 ක උපයෝජනයන් සිදුකරන ලදී.

2016 උපයෝජනයන්ගේ ආංශික ව්‍යාපෘති



ඉහත වෘත්ත ප්‍රස්ථාරය ආර්ථිකයේ හඳුනාගත් විවිධ අංශ අතර ප්‍රමාණාත්මක ව්‍යාපෘතිය නිරූපනය කරන අතර, අධ්‍යාපනය සෞඛ්‍යය හා සමාජ සේවා වැනි ක්ෂේත්‍ර වෙත කුටිකතාවයන් දක්වන රේඛා ප්‍රස්ථාරය මඟින් ආර්ථික යටිතල පහසුකම් වෙතින් සමාජීය යටිතල පහසුකම් සඳහා සිදුකරන ලද උපයෝජනයන්ගේ විභව විම නිරූපනය කරයි.

ඉදිරි ගමන් මග

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මඟින් ලබා දෙන සහනදායී ණය පහසුකම් සඳහා සුදුසුකම් ලැබීමේ සීමාව පසුකරමින් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අඛණ්ඩව වසර තුනක් වර්ධනය වීම සමඟ, ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුවෙන් සහනදායී නොවන ණය පහසුකම් පමණක් ලබාගත හැකි රාජ්‍යයක් බවට උසස් කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂකවරු විසින් තීරණය කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් මෙම සුදුසුකම් මට්ටම ඉහළ නැංවීම වඩා සුමට, පලදායී හා ශ්‍රී ලංකාව වෙත වාසිදායක අයුරින් සිදුකිරීමට උත්සාහයන් ගණනාවක් දරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, IDA 18 කාල ක්‍රමය සඳහා පසුගිය IDA 17 කාල ක්‍රමය තුළ ලබාගන්නා ලද මූල්‍ය පහසුකම් ප්‍රමාණයෙන් 2/3 ක්, IBRD ණය කොන්දේසි යටතේ ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇත. එනම්, IDA 18 මූල්‍ය කාලක්‍රමය තුළදී සහනදායී නොවන IDA ණය කොන්දේසි යටතේ ඇ. ඩො. මිලියන 440 ක් හා IBRD ණය කොන්දේසි යටතේ ඇ. ඩො. මිලියන 990 ක් ශ්‍රී ලංකා රජය වෙත 2017 ජූලි මස සිට ලබා ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම ඉහත සඳහන් ශ්‍රී ලංකාවේ සුදුසුකම් මට්ටම ඉහළ නැංවීම සමඟ ක්‍රියාත්මක වීමට නියමිත ව තිබූ IDA මඟින් ලබා ගත් ණය නැවත පියවීම සිසු කිරීමේ අවශ්‍යතාවයද 2018 මධ්‍ය කාලීන සමාලෝචනය තෙක් තාවකාලිකව අත්හිටුවීමද ශ්‍රී ලංකා රජය අත්පත් කර ගත් තවත් ජයග්‍රහණයකි.

තරඟකාරිත්වය, විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය තිරසාරත්ව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යන වැඩසටහනෙහි ඉලක්ක වෙත ශ්‍රී ලංකා රජය සාර්ථකව ලඟාවීම සමඟ 2018 වසරේදී ආංශික ප්‍රතිසංස්කරණයන් ගණනාවක් ඉලක්ක කර ගනිමින් ලබා ගැනීමට සැලසුම් කර ඇති විහි දෙවන අදියර සඳහා මූලික සාකච්ඡා 2017 වසරේදී සිදුකරනු ඇත.

ඊට අමතරව 2017 වසරේදී පහත වැඩසටහන් ඉටු කර ගැනීම සඳහා ලෝක බැංකුව මෙන්ම වෙනත් අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා සිදු කරනු ඇත.

1. මූල්‍ය ආංශික නවීකරණ ව්‍යාපෘතිය - ඇ. ඩො. මිලියන 75
2. ප්‍රවාහන සබඳතා හා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය - ඇ. ඩො. මිලියන 125
3. කෘෂි කාර්මික ආංශික නවීකරණ ව්‍යාපෘතිය - ඇ. ඩො. මිලියන 125
4. උසස් අධ්‍යාපන විස්තාරණය වේගවත් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇ. ඩො. මිලියන 100

චීනය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අංශය (AIIB)

චීනය

ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය ආර්ථික සබඳතා වසර 60 ක් පුරා විහිදෙයි. මෙම කාලය තුළ චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු බවට පත්ව තිබේ. චීනය වෙතින් ලබාදෙන මූල්‍යාධාර ණය, ප්‍රදාන සහ පොලී රහිත ණය වශයෙන් ප්‍රධාන ආකාර 03 කි. චීන අපනයන සහ ආනයන බැංකුව (EXIM) සහ චීන සංවර්ධන බැංකුව (CDB) ණය ලබා දෙන ප්‍රධාන ආයතන දෙක වේ. චීන අපනයන සහ ආනයන බැංකුව, අංශ තුනක් යටතේ ණය ලබා දෙයි.

1. වරණීය ගැනුම්කරුගේ ණය පහසුකම
2. රජයේ සහනදායී ණය පහසුකම
3. ගැනුම්කරුගේ ණය පහසුකම


චීන අපනයන ආනයන බැංකුව සහ චීන සංවර්ධන බැංකුවට අමතරව චීන කර්මාන්ත හා වාණිජ බැංකුව (ICBC) වෙතින්ද ශ්‍රී ලංකාව වෙත ණය පහසුකම් ලබා දී ඇත.

ප්‍රදාන සහ පොලී රහිත ණය වාණිජ අමාත්‍යාංශය හරහා චීන රජය විසින් සෘජුවම ලබා දෙයි.

2012 සිට 2016 වසර දක්වා වූ පසුගිය වර්ෂ පහ තුළදී චීනයෙන් ලද සමස්ත චක්‍රගතා ප්‍රමාණය ඇ. ඩො. මිලියන 4,217.7 කි. මෙම කාලය තුළදී ලද සමස්ත චක්‍රගතාවයෙන් ඉහළම චක්‍රගතාවය 2014 වසරේදී වාර්තා වූ අතර එය ඇ. ඩො. මිලියන 2,612 ක් විය. එයට සමගාමීව පිළිවෙලින් 2012 සහ 2016 වර්ෂවලදී ඇ. ඩො. මිලියන 1,056 ක හා ඇ. ඩො. මිලියන 555.4 ක චක්‍රගතාවයන් වාර්තා වී ඇත.

2016 වසරේදී දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර (බෙලිඅත්ත සිට වැටිය දක්වා) සඳහා චීනයේ අපනයන ආනයන බැංකුව සමඟද ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ක්‍රම ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුව සමඟද ණය ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.

චීන රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් මගින් පසුගිය වර්ෂ පහක කාලයේදී වාර්තා කරන ලද සමස්ත උපයෝජනය ඇ. ඩො. මිලියන 3,479.4 ක් විය. චීන අපනයන ආනයන බැංකුව හා චීන සංවර්ධන බැංකුව විසින් 2016 වසරේදී සිදුකරන ලද උපයෝජනය ඇ. ඩො. මිලියන 533.7 කි. 2016 වසර තුළදී චීන රජය විසින් සිදුකරන ලද සමස්ත චක්‍රගතාවය ඇ. ඩො. මිලියන 555.4 ක් විය.



සටහන: රජයේ ව්‍යාපාර විසින් ලබා ගත් ණය උපයෝජනය ඇතුළත් වේ. 2016 දී ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් ලබා ගන්නා ලද චක්‍රගතා ණය මුදලක් ද ඇතුළත් වේ

ඉහත ව්‍යාපෘතීන්හි කාර්ය සාධනයට අමතරව ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර ඒකාබද්ධ කමිටුව යටතේ ක්‍රියාත්මක වන ආර්ථික සහයෝගීතාවය පිළිබඳ වූ ක්‍රියාකාරී කණ්ඩායම 2016 ජනවාරි 06 දින කොළඹ දී රැස්විය. මෙම රැස්වීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර් .වී. ඩී. රත්නායක මහතා සහ චීන රජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ වාණිජ කටයුතු උපදේශක යැන්ග් වෙයිකුන් මහතාගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.

මෙම ඒකාබද්ධ කමිටුවෙහි පරමාර්ථය වන්නේ රටවල් දෙක අතර පවතින ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාවය හා මිත්‍රශීලී සම්බන්ධතාවය තවදුරටත් දියුණු කිරීම හා ශක්තිමත් කිරීමයි. මෙය රටවල් දෙක අතර පවතින ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතාවයට අදාළ වන විවිධ බාධක හා ප්‍රශ්න විසඳන ඵලදායී වේදිකාවක් වී තිබේ..

ආර්ථික සහයෝගීතා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම රැස්වීමේදී සිදුකරන ලද සාකච්ඡා මත පදනම්ව, ශ්‍රී ලංකා රජයේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය හා චීන මහජන ජනරජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය අතර “ආයෝජන ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා පුළුල්ව ක්‍රියාත්මක කිරීම” සඳහා වන අවබෝධතා ගිවිසුමක් 2016 අප්‍රේල් මාසයේ දී ගරු අග්‍රාමාත්‍යතුමන් චීන නිල සංචාරයේදී අත්සන් කරන ලදී. ඉහත අවබෝධතා ගිවිසුම අනුව, දෙරට අතර සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වීය, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වන සංවර්ධන සැලසුමක් දෙපාර්ශ්වය විසින් එක්ව සකස් කිරීම සඳහා එකඟ විය.

චීන රජයේ ප්‍රදාන ආධාර

චීන රජය විසින් ලබා දෙනු ලබන මූල්‍යාධාර අතුරින් ප්‍රධාන කොටසක් ප්‍රදාන ආධාරවලින් සමන්විත වේ. මෙම ප්‍රදාන ආධාර මූලික වශයෙන් ආදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති කෙරෙහි යොමුව තිබේ. එනම්, රාජ්‍ය අංශයේ සේවාවන් වන සෞඛ්‍ය අංශය සහ දෙරට අතර සබඳතාවයට වේනිභාසික වශයෙන් වැදගත් ව්‍යාපෘතීන් වන, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් පොකුණ ජාතික ප්‍රසාංගික කලා රඟහල හා උපරිමාධිකරණ සංකීර්ණය යනාදී ව්‍යාපෘති ද දැක්විය හැකිය.

උපරිමාධිකරණ සංකීර්ණය නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා චීන මහජන සමූහාණ්ඩුව අතර රෙන්නික්ඩ් යුවාන් මිලියන 500 ක ප්‍රදාන සඳහා, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් 2016 අප්‍රේල් මස දී අත්සන් තබන ලදී. තවද, 2016 වසරේදී වකුගඩු රෝග ජංගම පරීක්ෂණ විද්‍යාගාර 8 ක් සැපයීම සඳහා (රෙන්නික්ඩ් යුවාන් මිලියන 15) සහ ජල තාක්ෂණය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ මූලික ශක්‍යතා අධ්‍යයනය සඳහා (රෙන්නික්ඩ් යුවාන් 700,000) ක් සඳහා වන හුවමාරු ලිපි අත්සන් කරන ලදී. වැඩිදුරටත්, 2016 වසරේදී ශ්‍රී ලංකාව හා චීනය අතර ජල තාක්ෂණය සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම සඳහා හුවමාරු ලිපිය අත්සන් කරන ලදී .

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ආසියාවේ තීරසාර ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන කලාපීය සහයෝගීතාව සහතික කිරීම මෙන්ම පවතින මූල්‍ය අර්බුද හා වෙනත් බාහිර කම්පනයන්ට එරෙහිව කලාපීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා 2015 දෙසැම්බර් මස සිට ස්ථාපිත කරන ලදී.

2016 මැයි මස 30 වැනි දින 2016 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත් අංක 7 මඟින් අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකයෙක් වීමට ඇති කැමැත්ත සනාථ කරමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගරු මුදල් අමාත්‍යතුමා විසින් 2015 ජූනි මස 29 වැනි දින ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ එකඟතාවන් පිළිබඳ ගිවිසුම අත්සන් කරන ලදී.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උපසභාපති හා ප්‍රධාන ආයෝජන නිලධාරී වන ඩී. ජේ. පාන්ඩියන් මහතා ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු මුදල් අමාත්‍යතුමා හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා සමඟ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ආධාර ලබාගැනීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා පවත්වන ලදී. මෙම සාකච්ඡා අතරතුරදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් මූල්‍යයනය කිරීමට ව්‍යාපෘති හයක් යෝජනා කර ඇත.

මැද පෙරදිග රටවල් සහ සාර්ක් කලාපයේ රටවල් අංශය

මැද පෙරදිග රටවල්

ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික සංවර්ධනය කෙරෙහි 1970 දශකයේ මැද භාගයේ සිට මැද පෙරදිග සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් කැපී පෙනෙන මෙහෙයක් සිදු කරනු ලබයි.

මැද පෙරදිග ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් වන සංවර්ධනය සඳහා වන සෞදී අරමුදල, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල හා ඉරාන අපනයන සංවර්ධන බැංකුව මෙන්ම බහුපාර්ශ්වීය ආයතන වන අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සහනදායී ණය හා අපනයන ණය පහසුකම් හරහා ශ්‍රී ලංකාව වෙත සිය මහඟු දායකත්වය ලබා දෙයි. එමෙන්ම බහරේන් රජය, කසකස්ථාන රජය සහ ඕමාන රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදාන ද ලබා දී ඇත. මෙවැනි සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ්වීය සබඳතා තව දුරටත් පුළුල් කිරීමේ අරමුණු පෙරදැරවි ඊශ්‍රායල, අබුඩාබි සහ කටාර් යන රටවල ආයතන සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

කුවේට් අරමුදල, යුරියා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා වන මුළු පිරිවැයෙන් පහෙන් එකක් ආවරණය කරමින් කුවේට් ඩිනාර් මිලියන 7.5 ක ණයක් ශ්‍රී ලංකාවට ලබාදෙමින් 1975 දී ශ්‍රී ලංකාවට ණය ලබාදීම ආරම්භ කර ඇත. එතැන් සිට ඇ. ඩො. මිලියන 263.49 ක් පමණ ණය ලෙස ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන ඇති අතර මොරගහකන්ද කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ මොරගොල්ල ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය (27 MW)) සඳහා ඇ. ඩො. මිලියන 1.85 ක් ප්‍රදානයක් ලෙස ලබාගෙන ඇත.



1981 වර්ෂයේ දී දෙවන ජල අංශ සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා ඇ. ඩො. මිලියන 29.72 ක ණය මුදලක් ලබාදෙමින් සවුදී අරමුදල ශ්‍රී ලංකා රජය වෙත මූල්‍ය සහාය ලබාදීම ආරම්භ කර ඇත. 2016 අවසන් වන විට සවුදී අරමුදල විසින් ඇ. ඩො. මිලියන 297.9 ක පමණ ණය ආධාර ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මාර්ග, සෞඛ්‍යය, වාරිමාර්ග හා ප්‍රජා සංවර්ධන අංශය ආදිය සවුදී අරමුදල මූල්‍යනය කළ ප්‍රමුඛ ක්ෂේත්‍රයන් වේ.

ඔපෙක් අරමුදල, 1976 වර්ෂයේ දී පෙට්‍රොලියම් අපනයනය කරන රටවල සාමාජික රජයන් විසින් ස්ථාපනය කරන ලදී. ඔපෙක් අරමුදල විසින් ඇ. ඩො. මිලියන 264.68 ක් ණය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් යොදවා ඇත්තේ මාර්ග සංවර්ධනය උදෙසා ය. ඔපෙක් අරමුදලෙහි අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර වන්නේ, වාරිමාර්ග, බලශක්තිය, තේ සංවර්ධනය, විද්‍යාව හා තාක්ෂණයයි.

ඇ. ඩො. මිලියන 530 ක ණය මුදලක් ලබාදෙමින් ඉරාන අපනයන සංවර්ධන බැංකුව විසින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සහ ග්‍රාමීය විදුලියනය ව්‍යාපෘතිය-8 සඳහා මූල්‍ය සහාය ලබාදී ඇත.

මෙම ණය අරමුදල් බොහොමයක් වාරිමාර්ග, මාර්ග හා පාලම්, බලශක්ති හා සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කර ඇත. මෙම ණය පහසුකම්වලට අදාළ ප්‍රසම්පාදන නිර්දේශයන් වැනි මැදපෙරදිග සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ නමැතිලි කොන්දේසි මෙන්ම සහනදායී පොළී අනුපාතික සහ දීර්ඝ නැවත පියවීමේ කාලය ශ්‍රී ලංකාව වෙත වඩා වාසිදායක වේ.

එකඟතා සහ උපයෝජන



නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය රක්ෂණ විද්‍යා පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය රක්ෂණ විද්‍යා පීඨය අධ්‍යයනාංශ 6 කින් සමන්විතව වර්ෂ 2004 දී පිහිටුවන ලදී. මෙම පීඨය මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර වර්තමානයේ වෛද්‍යවේදී උපාධිය, ශල්‍ය වෛද්‍යවේදී උපාධිය (MBBS) හදාරණ ශිෂ්‍ය කණ්ඩායම් පහක් සිටින අතර හෙද විද්‍යාවේදී උපාධිය හදාරණ ශිෂ්‍ය කණ්ඩායම් හතරක් සිටිති. වර්තමානයේ මෙම පීඨය තුළ ශිෂ්‍යයන් 510 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර කාර්ය මණ්ඩලය 68 දෙනෙක් සේවයේ යෙදී සිටිති. වෛද්‍ය උපාධිධාරීන් 204 ක් සහ හෙද උපාධිධාරීන් 35 ක් මෙම පීඨයේ සාර්ථක ප්‍රතිඵලයන් වේ

කෙසේ වුවද, දැනට මෙම පීඨය කරගෙන යනු ලබන්නේ වී අලෙවි මණ්ඩලයෙන් ලබාගත් තාවකාලික ගොඩනැගිලිවලය. වී ඇඹරුම්භල හා වී ගබඩා නවීකරණය කොට විද්‍යාගාර සහ දේශනශාලා ලෙස පවත්වාගෙන යනු ලබයි. එමනිසා, අධ්‍යයනයන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයන් සහ කාර්ය මණ්ඩලය සඳහා හිතකර ජීවන පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී ඇත. එය පෙරදැරව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වෛද්‍ය හා හෙද උපාධිධාරීන් බිහිකිරීම සහතික කරනු වස් විශ්ව විද්‍යාල සිසුන් සඳහා වැඩි ගුණාත්මකභාවයකින් යුත් අධ්‍යාපනික ක්‍රියාකාරකම් හා ජීවන තත්ත්වයන් ලබාදීම වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය සහාය ලබා දෙන ලෙස අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) වෙතින් ඉල්ලීමක් කරන ලදී. එයට ප්‍රතිචාර වශයෙන් ඉහත ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 10 ක (ආසන්න වශයෙන් ඇ. ඩො. මිලියන 34) ණය පහසුකමක් ලබාදීමට ඔවුන් විසින් එකඟත්වය පල කරන ලදී.

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියෙහි අතිරේක මූල්‍ය අවශ්‍යතාවයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා ඇ. ඩො. මිලියන 16.4 ක ණය මුදලක් ලබාදීමට කුවේට් අරමුදල එකඟවී ඇති අතර ඔපෙක් අරමුදල ඇ. ඩො. මිලියන 18 ක් ලබාදීමට එකඟවී ඇත. ඉතිරිය සෞදී අරමුදල වෙතින් ලබාගැනීමට නියමිතය.

ඉදිරි පියවර

පහත ව්‍යාපෘති මැදපෙරදිග සංවර්ධන පාර්ශ්වකරුවන් වෙතින් මූල්‍යයනය සඳහා හඳුනාගෙන ඇති අතර 2017 වර්ෂය තුළ මූල්‍ය ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය (ඇ. ඩො. මිලියන)	
වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය (සෞදී අරමුදල)	28.0
මහවැලි වම් ඉවුර පහළ දෝණි සංවර්ධන ව්‍යාපෘතිය (සෞදී අරමුදල)	45.0
කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය (ණය/අතිරේක මූල්‍ය)	50.50
– (කුවේට් අරමුදල, ඔපෙක් අරමුදල, සෞදී අරමුදල)	
ශ්‍රී ලංකා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය (ඔපෙක් අරමුදල)	90.0

සාර්ක් කලාපයේ රටවල්

ඉන්දියාව

1973 සිට වර්ෂ 40 කට අධික කාලය තුළ සාර්ක් (දකුණු ආසියානු) කලාපයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ සහකරු වන්නේ ඉන්දියානු රජයයි. ඉන්දියානු සංවර්ධන සහයෝගීතාවය ණය, ප්‍රදාන සහ තාක්ෂණික සහාය යන ක්‍රම ඔස්සේ අප රටට ගලා වීයි. මෙම සංවර්ධන සහාය ප්‍රධාන වශයෙන් ආර්ථික යටිතලපහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කුසලතා ගොඩනැංවීම සහ ආර්ථික නවීකරණය ඉලක්ක කරයි.

වර්තමානයේ ඉන්දියානු ආනයන - අපනයන බැංකුව විසින් ණය පහසුකම් ලබා දෙන අතර විශේෂ සංවර්ධන ව්‍යාපෘති සහ කුඩා සංවර්ධන ව්‍යාපෘති යන යෝජනා ක්‍රම තුළින් ඉන්දියානු රජය විසින් ප්‍රදානයන් ලබාදෙනු ලැබේ.

ඉන්දියානු රජය විසින් ආනයන අපනයන බැංකුව හරහා ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා නව ඇ. ඩො. මිලියන 318 ක ඉන්දියානු ණය මාලාවක් ලබා දී ඇත. ඉන්දියානු ආනයන - අපනයන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වැඩිදියුණු කිරීම සඳහා 2008 වර්ෂයේ සිට මේ දක්වා ණය මාලා හතරක් ලබාදෙමින් දැනටමත් ඇ. ඩො. මිලියන 967 කට ආසන්න මූල්‍ය පහසුකම් සහනදායී කොන්දේසි යටතේ ලබාදී ඇත. මෙය උතුරු සහ දකුණු දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම වෙනුවෙන් උපයෝජනය කර ඇත.


ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රදානයන් ලබාදී ඇත. ඇ. ඩො. මිලියන 267 ක් වන නිවාස 50,000 ව්‍යාපෘතිය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය නවීකරණය කිරීම, උතුරු පළාතෙහි පාසල් 27 ක් නවීකරණය කිරීම, මඩකලපුව ශික්ෂණ රෝහලෙහි ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබාදීම, දික්ඔය රෝහල ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබාදීම, යාපනය විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු සහ කෘෂිකර්ම පීඨ සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම, වවිනියාව දිස්ත්‍රික් රෝහල වෙනුවෙන් ඇඳන් 200 ක වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම හා ඒ සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම සහ රුහුණු විශ්ව විද්‍යාලයෙහි නවීන පහසුකම්වලින් සමන්විත නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම මෑත වකවානුව තුළ ඉන්දියානු රජයේ ප්‍රදානයන් යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති කිහිපයකි.

2016 වර්ෂයේ එකඟතාවයන්

පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආසන්න වශයෙන් රු. බිලියන 1.1 ක ප්‍රදානයන් ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබන ලදී.

- උතුරු පළාතෙහි පාසල් 27 ක් නවීකරණය කිරීම (රු. මිලියන 250)
- මඩකලපුව ශික්ෂණ රෝහලෙහි ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබාදීම (රු. මිලියන 275)
- ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයෙහි ධීවර ජනතාව වෙනුවෙන් බෝට්ටු සහ ධීවර ආම්පන්න ලබාදීම (රු. මිලියන 100)
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි සහ ධීවර ප්‍රජාව සඳහා ජීවනෝපාය සහාය ලබාදීම (රු. මිලියන 300)
- දළඳා මාලිගාව සඳහා පුහුණු පාසලක් මහනුවර පල්ලෙකැලේ ඉදිකිරීම (රු. මිලියන 120)

මීට අමතරව 2016 මාර්තු මාසයේදී කළුතර, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි විශාල පරිමාණයේ ජල සම්පාදන ව්‍යාපෘති 3 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉන්දියානු ආනයන අපනයන බැංකුව සමග ඇ.ඩො. මිලියන 403 වටිනාකමකින් යුත් ණය ගිවිසුම් 3 කට අත්සන් තැබීය.



ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර හිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු , හෘද රෝග , විෂ ශරීරගතවීම් ,හදිසි ආපදා තත්වයන්, ක්ෂණික ආදී විවිධ හේතූන් නිසා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන අවශ්‍යතාවය වේගයෙන් ඉහළ යමින් පවතී. එවැනි තත්වයන්ට ගොදුරුවූවන්ගේ ජීවිත රැකගැනීම සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම අවශ්‍යතාවය හඳුනාගත් ශ්‍රී ලංකා රජය , ඉන්දියානු රජයේ සහයෝගය සමග ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර හිලන් රථ සේවාවක් ස්ථාපනය කිරීම සඳහා මූලික අභිතලම දමා තිබේ.

මෙම ව්‍යාපෘතිය දිවයින පුරා හිලන්රථ 297 ක් සේවයෙහි යොදවමින් අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ගරු ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇ. ඩො. මිලියන 7.6 (රු. මිලියන 1,000) ක ප්‍රදානයන් ලබාදීමට එකඟ විය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් ආවරණය කරනු ලබන අතර, ඒ සඳහා හිලන් රථ 88 ක් සේවයෙහි යෙදවීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි සාර්ථකත්වය මත ඉදිරි අදියරයන් ක්‍රියාත්මක කරනු ඇත. මෙම ව්‍යාපෘතිය 2016 ජූලි මස 28 වන දින ගරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරිණි. ගරු ඉන්දීය අගමැතිතුමාද වන්දිකා තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සජීවීව සම්බන්ධවිය. වර්තමානයේ දකුණු සහ බස්නාහිර පළාත්තුළ හිලන් රථ 96 ක් මෙහෙයුම් සඳහා යොදවා ඇත.

ශ්‍රී ලංකාවේ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු ආනයන - අපනයන බැංකුවේ සහයෝගීතාවය

අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 164.9)

බෝඹුවල, පිලිමිනාවත්ත, උතුරු කළුතර, වාද්දුව, දකුණු කළුතර, පයාගල, බේරුවල, අලුත්ගම සහ ධර්ගා නගරය යන ප්‍රදේශවල සම්බන්ධතාවයන් ආසන්න වශයෙන් 51,000 වෙත වසරේ වියළි කාලයේදී පවතින පානීය ජලයට ලවණ මිශ්‍රවීමේ ගැටලුව වළක්වා ගැනීම අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහි ප්‍රධාන අපේක්ෂාව වේ. තවද මෙම ව්‍යාපෘතිය මඟින් නව තුළු මගක් ඉදිකිරීමට සැලසුම් කරන අතර දැනට පවතින ජල සැපයුම් පද්ධති පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම මඟින් බෙදාහැරීම් පද්ධතියේ පවතින අඩු පීඩන තත්ත්වයන් හා සැපයුමේ සිදුවන බිඳවැටීම් සඳහාද පිලියම් ලබාදෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රාත්තුව ඇ. ඩො. මිලියන 194 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

පොල්ගහවෙල, පොතුහැර, අලුවිච ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 91.8)

මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය පොල්ගහවෙල, පොතුහැර, අලුවිච ප්‍රදේශවල ඉහළ යන පානීය ජලය සඳහා වන ඉල්ලුමට විසඳුම් සෙවීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. සීඝ්‍ර නාගරීකරණය, වර්ධනය වන වාණිජ ක්‍රියාකාරකම් සහ කාර්මික කලාප ඉහත ප්‍රදේශ වල වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු ජල සම්පාදන ව්‍යාපෘතියක අවශ්‍යතාවය තීව්‍ර කර තිබේ. වර්තමානයේ පවතින පොල්ගහවෙල, අලුවිච ජල සම්පාදන යෝජනාක්‍රමය පවතින ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. දැනට කරනු ලබන්නේ පාර්ශ්වික පිලියම් යෙදීමක් පමණි. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ජල සැපයුම් සඳහා වන අතිරික්ත ඉල්ලුම මෙන්ම වඩාත් ගුණාත්මක ජල සම්පාදනයක් සඳහා වන ඉල්ලුමද පිරිමසනු ලබයි. මෙම ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රය මා-ඔය වන අතර එමඟින් පොල්ගහවෙල, අලුවිච, කුරුණෑගල (කොටසක්), සහ වීරඹුගෙදර (කොටසක්) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර ආවරණය කරයි. මෙම ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රාත්තුව පිරිවැය ඇ. ඩො. මිලියන 108 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.


කුණ්ඩසාලේ - භාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 146.31)

ලෝක උරුම මහනුවර නගරයෙහි අධික වාහන තදබදය අවම කිරීමට සහ පරිසරය රැකගැනීමේ අරමුණෙන් පරිපාලන නගරය හා මධ්‍යම පළාතේ කාර්මික කලාපය ලෙස කුණ්ඩසාලේ - බලගොල්ල භාරගම ප්‍රදේශ සංවර්ධනය කිරීමට තීරණය කර ඇත. ඉදිරි වසර 20 සඳහා කුණ්ඩසාලේ, භාරගම ප්‍රදේශ වල ජලය සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා මෙම යෝජිත ව්‍යාපෘතිය සැලසුම්කර ඉදිකිරීමට නියමිත වේ. මෙමඟින් ගෘහස්ථ ඒකක 250,000 ක් ආවරණය කරමින් නව සබඳතාවයන් 50,000 ක් ලබා දෙමින් සහ දිනකට ජලය ඝන මීටර 10,000ක් වන වර්තමාන වාණිජ හා කාර්මික ක්ෂේත්‍ර සඳහා වන ජල ඉල්ලුම ද සපුරාලමින් කිලෝමීටර් 380 ක සම්ප්‍රේෂණ ජාලයක් ස්ථාපනය කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රාත්තුව ඇ. ඩො. මිලියන 172.13 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ඉහත ව්‍යාපෘතීන්හි මුළු කොන්ත්‍රාත් පිරිවැයෙන් 85%ක් ලෙස ඇ. ඩො. මිලියන 403 ක් ලබාදීමට ඉන්දියානු ආනයන - අපනයන බැංකුව එකඟ වී ඇත.

2016 වර්ෂයේ උපයෝජනයන්


2016 වර්ෂය සඳහා ණය සහ ප්‍රදාන ලෙස සමස්ථ උපයෝජනය ඇ. ඩො. මිලියන 50 ක් පමණ විය.



පාකිස්තානය

ශ්‍රී ලංකාව පාකිස්තානය වෙතින් ණය හා ප්‍රදාන ලෙස සංවර්ධන සහාය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් දුම්රිය මැදිරි මිලදී ගැනීම සඳහා 1991 වර්ෂයේ පාකිස්තානයෙන් ලැබුණු ඇ. ඩො. මිලියන 5 ක ණය මුදල ශ්‍රී ලංකාව පාකිස්තානය වෙතින් ලබාගත් ප්‍රථම ණය ආධාරයයි. තව ද, 2006 වර්ෂයේ ඇ. ඩො. මිලියන 50 ක ණය මාලාවක් පාකිස්තානු රජය විසින් ලබාදී ඇත. 2014 වර්ෂයේ මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවල අභ්‍යන්තර අවතැන්වුවන් සඳහා වන නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇ. ඩො. මිලියන 1 ක ප්‍රදානයක් ලබාදෙන ලදී. මීට අමතරව, 2014 වර්ෂය වනවිට සංවර්ධන ව්‍යාපෘති 6ක් වෙනුවෙන් ඇ. ඩො. 350,000 ක් පාකිස්තානු රජය විසින් ප්‍රදානයන් වශයෙන් ලබාදී තිබේ.

තව ද, පාකිස්තානු රජය විසින් ජාතික වශයෙන් ප්‍රමුඛතාවයන් ඇති ඉදිකිරීම්, විද්‍යා හා තාක්ෂණ, මහාමාර්ග, පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයන්හි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇ. ඩො. මිලියන 200 ක ණය මුදලක් ලබාදීමට එකඟ වී තිබේ.




රුසියාව, ඕස්ට්‍රේලියාව සහ බටහිර රටවල් අංශය

බටහිර අර්ධ ගෝලීය රටවලින් නිල සංවර්ධන සහායයන් එක් රැස් කිරීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ දියුණු ආර්ථික අංශය මගින් සිදු කෙරේ. ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදෙන ප්‍රධානතම දායකයින් ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, රුසියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය හා හංගේරියාව යන රටවලින් සමන්විත වේ.

2010 වසරේදී ශ්‍රී ලංකාව මැදි ආදායම් ආර්ථිකයක් දක්වා ක්‍රමයෙන් වෙනස්වීමත් සමඟ බටහිර රටවලින් හා ණය නියෝජිතයන් වලින් ලැබෙන මූල්‍යයන්හි සංයුතිය හා ස්වරූපය සැලකිය යුතු පරිදි වෙනස් වී ඇත. අඩු පොලී අනුපාතිකයන් සමඟ ලැබෙන සහනදායී මූල්‍යයන්හි අඩු වීම හේතු කොටගෙන මෙකී රටවලින් හා ආයතනවලින් ලබාගන්නා සංවර්ධන සහය සහනදායී නොවන හා සහනදායී ණය පහසුකම්හි සංකලනයක් සහ අපනයන ණය දක්වා විතැන් වීමට ලක්වී ඇත.

මෙකී මූල්‍යයන්ගෙන් ප්‍රධාන වශයෙන් i) අපනයන ණය ii) වාණිජ ණය iii) සහනදායී ණය ආධාර iv) ප්‍රදාන ආධාර යන ස්වරූපයන්ගෙන් ලබාගන්නා ලදී. අපනයන ණය යටතේ ලැබෙන විදේශ මූල්‍යයන්ගෙන් මූලිකවම ණය ආපසු ගෙවීම ආවරණය කිරීම උදෙසා ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ හෝ ආදායම් මාර්ගයන් උත්පාදනයන් කල හැකි වාණිජමය වශයෙන් සාධනීය ව්‍යාපෘතීන්හි ආයෝජනය කර ඇත. ඒ අනුව, බටහිර රටවලින් ලැබෙන සහනදායී නොවන ණය වලින් වැඩි ප්‍රමාණයක් මාර්ග, පාලම් හා ජල සම්පාදන වැනි කඩිනම් හා පූර්වතා සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාව සඳහා ගුණාත්මක, උසස් තාක්ෂණික හා විශ්වාසනීය සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සලසාදීමේ අරමුණින් යුතුව රෝහල් සංවර්ධනය සහ සෞඛ්‍යාරක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි සමාජ යටිතල පහසුකම් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කරනු ලැබ ඇත.

වකඟතා හා උපයෝජන



දියුණු ආර්ථිකයන්ගෙන් 2006 - 2016 කාලපරිච්ඡේදය තුළ ලැබූ මූල්‍ය වකඟතා සහ උපයෝජනයන්


	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
වකඟතා	398	337	439	138	547	124	234	488	370	224	713
උපයෝජන	283	264	313	295	361	202	223	312	246	307	233

2016 වසරේදී සිදුකරන ලද විදේශීය මූල්‍ය වකඟතාවයන්

2016 වසරේදී දියුණු ආර්ථිකයන්ගෙන් අපනයන ණය, සහනදායී ණය සහ ප්‍රදාන ආධාර යටතේ පිරිනමන ලද පහත සඳහන් ව්‍යාපෘති වලට අදාල මූල්‍ය පහසුකම් ඇති කිරීමට අදාල පියවරයන් ගනු ලැබීය.

සංවර්ධන පාර්ශ්වකරු	ව්‍යාපෘතිය	මුදල (ඇ. ඩො. මි)
ණය ආධාර		
ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD)	නාගරික සෞඛ්‍යාරක්ෂණ හා සනීපාරක්ෂණ මූලපිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර	84.50
	අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය	55.08
ස්පාඤ්ඤ රජය නෙදර්ලන්තයේ, රාබෝ බැංකුව	ආණමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය කළුතර මහ රෝහල විශේෂිත, මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම - අපනයන ණය පහසුකම	32.95
	කිරිගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	27.21
	කිරිගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම	62.86
	කිරිගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම	11.09
ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කෝපරේටිව් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංකුව	විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	139.11
	කැලණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II - අපනයන ණය පහසුකම	108.45
ඔස්ට්‍රියානු රෙයිගෙයිසන් බැංකුව	කොච්චිකඩේ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	9.41
හැටන් නැෂනල් බැංකුව	ආණමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය - වාණිජ ණය පහසුකම	14.44
	විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම	25.29
	කැලණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II - වාණිජ ණය පහසුකම	75.10
	කළුතර මහ රෝහල විශේෂිත, මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම - වාණිජ ණය පහසුකම	4.66
	කැලණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II - වාණිජ ණය පහසුකම	4.66
උප වකඟුව (ණය)		650.30
ප්‍රදාන ආධාර		
ජර්මනිය	තාක්ෂණික සහයෝගිතාවය - ජර්මානු ජනරජය	14.25
යුරෝපානු සංගමය	නාගරික සෞඛ්‍යාරක්ෂණ හා සනීපාරක්ෂණ මූලපිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර	6.32
	ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ උළු පළාත්වල වඩාත් පසුගාමී දීප්තිකයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන	33.51
	ශ්‍රී ලංකාවේ වෙළඳාම සම්බන්ධිත සහාය සඳහා වූ වැඩසටහන	8.88

සංවර්ධන පාර්ශ්වකරු	ව්‍යාපෘතිය	මුදල (ඇ. ඩො. මි)
උප විකුළුව (ප්‍රදාන)		62.96
මුළු විකුළු		73.26



2016 වසරේදී ණය සම්මුති නිම කරන ලද ව්‍යාපෘතීන්

2016 වසරේදී පහත සඳහන් ප්‍රධාන ව්‍යාපෘතීන්ගෙන් ණය සම්මුති සාකච්ඡා නිම කරන ලදී.

සංවර්ධන පාර්ශ්වකරු	ව්‍යාපෘතිය	මුදල (ඇ. ඩො. මි)
යුරෝපා ආයෝජන බැංකුව	මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩි දියුණු කිරීමේ වැඩසටහන - තෙවන අදියර	54
නෙදර්ලන්තයේ අයි.වී.පී බැංකුව	හෙම්මානගම ජල සම්පාදන යෝජනා ක්‍රමය - අපනයන ණය පහසුකම්	89
	හෙම්මානගම ජල සම්පාදන යෝජනා ක්‍රමය - වාණිජ ණය පහසුකම්	13
නෙදර්ලන්තයේ රාබෝ බැංකුව	තෝරාගත් දිස්ත්‍රික් තුනක භූගත ජල විමර්ශන ජාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම්	22
	තෝරාගත් දිස්ත්‍රික් තුනක භූගත ජල විමර්ශන ජාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම්	3
ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD)	හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අදියර 2	30
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව	නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම - අපනයන ණය පහසුකම්	58
ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කෝපරේටිව් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංකුව - ප්‍රංශය	ද සොයිසා මාතෘ රෝහලෙහි ප්‍රදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම්	22
හැටන් නැෂනල් බැංකුව	නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම - වාණිජ ණය පහසුකම්	22
	ද සොයිසා මාතෘ රෝහලෙහි ප්‍රදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම්	7
විකුළුව		317

2016 වර්ෂයේදී ක්‍රියාවට නංවමින් පැවති ප්‍රධාන ව්‍යාපෘති

කැපුණි දකුණු ඉවුර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම

දිනක ධාරිතාවය ඝන මීටර් 180,000 වන දැනට පවතින කැපුණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරය මගින් කොළඹට උතුරු නාගරික ප්‍රදේශයන්ට ජල පහසුකම් ලබා දීම සිදු කෙරෙන අතර එය දැනට උපරිම ධාරිතා මට්ටමේ ක්‍රියාත්මක වනු ලැබේ. එම හේතුවෙන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෘහස්ථ, කාර්මික හා වෙනත් වාණිජ අංශයන්ගෙන් ජලය සඳහා වන ඉහල යන ඉල්ලුම සැපයීමට වර්තමානයේ නොහැකි වී ඇත.

මෙම පිරිපහදුව මගින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල, බීයගම සහ කටුනායක අපනයන සැකසුම් කලාපයන්, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙහි පිහිටා ඇති ගුවන් හමුදා කඳවුර යන ආයතනයන් සඳහා ද ජලපහසුකම් සපයනු ලැබේ. එමෙන්ම, මෙම ප්‍රදේශ සඳහා වසර 2040 වන විට මුළු ජල අවශ්‍යතාවය දිනකට ඝන මීටර 390,000 පමණ වනු ඇතැයිද අපේක්ෂිතය. විබැවින්, පවත්නා ජල පවිත්‍රාගාරය, එම ඉහල යනු ලබන ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නොවනු ඇත.

ඉහත අවශ්‍යතාවයන් සලකා, දිනක ජලධාරිතාවය ඝන මීටර් 180,000 වන ජල පවිත්‍රාගාරය ඉදිකිරීම ඇතුළුව කි.මී. 25 ක් දිගැති ජල සම්ප්‍රේෂණ මාර්ගයක් ස්ථාපිත කිරීම කරදිය ආවරණයක් ලෙස රඹර් බැලූන සම්පාදනය සහ ස්ථාපිත කිරීමද ඇතුළත් වෙනත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කෝපරේටිව් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංකුව සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූල්‍යමය සහයෝගීතාවය ලබාදෙනු ඇත.

1. කොවිච්කඩේ පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම උදෙසා වේගවත් ආර්ථික වර්ධනයක් ලඟකර ගැනීමේදී කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛතාවයක් දක්වා තිබේ. මාඹය හරහා අංක 38/3 දරණ කොවිච්කඩේ පාලම පිහිටා තිබෙන පෑලියගොඩ - පුත්තලම (A3) මාර්ගය දිස්ත්‍රික් හා පළාත් කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන ඉතා ඉහළ වාහන ගමනාගමනයක් ඇති මාර්ගයකි. මේ වන විට පවතින කොවිච්කඩේ පාලම මංකීරු දෙකකින් පමණක් සමන්විත වන බැවින් (ධාවන පථයේ පළල මීටර් 6 -8) පෑලියගොඩ - පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශයන් පටු ස්වභාවයක් නිර්මාණය වීම හේතුවෙන් මගීන්ට අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිවීම සහ පාලම දෙපස පදික යන්ගේ ගමන් කිරීම සීමාවී පවතී. පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැතකදී සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ප්‍රදේශයේ වෙනත් ජාතික / පළාත් මහා මාර්ග වැඩිදියුණු කිරීම ආදී කටයුතු නිසා මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව පෑලියගොඩ - පුත්තලම (A3) මාර්ගයේ වැඩිවන රථවාහන ගමනාගමනයට සරිලන පරිදි දැනට විහි පවත්නා පටු හා ව්‍යාහාරිකව අඩලන්දු, එපමණක් නොව නියුණු වංගුවක පිහිටා ඇති කොවිච්කඩේ පාලම නැවත ඉදිකිරීම කළ යුතුව ඇත.

මෙම ව්‍යාපෘතියේ පිරිවැය වන යුරෝ මිලියන 8.7 ක මුදල ඔස්ට්‍රියාවේ රෙයිනොයිසන් බැංකුව මගින් සහනදායී ණය පහසුකමක් ලෙස ලබාගනු ඇත. මෙම නව ව්‍යාපෘතිය යටතේ පාලම දෙපසින් මීටර් 3.5 ක පදික මංකීරු ද සහිතව මීටර් 3.5 ක පළලකින් යුත් ධාවන පථ 4 ද සමන්විත මීටර් 105 ක දිගකින් යුත් නව පාලමක් ඉදිකරනු ඇත.

3. ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන

“ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන” (මධ්‍යම සහ ඌව පළාත් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන) මූල්‍යයනය කිරීම සඳහා යුරෝපා හවුලේ බහුවාර්ෂික නිර්දේශිත වැඩසටහන (European Union’s Multi - Annual Indicative Program 2014 -2020) යටතේ යුරෝ මිලියන 30 ක ප්‍රදාන ආධාර ලබා දීමට යුරෝපා හවුල එකඟ වී ඇත. මෙම වැඩසටහනෙහි අරමුණු වන්නේ රැකියා සහ ආදායම්, සෞඛ්‍ය හා පෝෂණය වැඩිදියුණු කිරීමත් පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන සහ පෞද්ගලික ආයතනයන්ගේ සේවා සැලසුම් සවිබල ගැන්වීමත් වේ. ඒ සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම, ග්‍රාමීය ව්‍යාපාර ප්‍රවර්ධනය, රැකියා උත්පාදනය හා විවිධාංගීකරණය සහ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම ආදී කාර්යයන් මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය. එමෙන්ම, මෙම වැඩසටහන යටතේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සහ පෝෂණීයභාවය උදෙසා වූ නිශ්චිත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා ස්ථීරසාර ජල කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීමට ද නියමිතය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, තාක්ෂණික ආධාර සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන

1952 වසරේ සිට ශ්‍රී ලංකා රජය විවිධ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-habitat), අන්තර් ජාතික කම්කරු සංවිධානය (ILO) සහ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (IFAD) වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ සම්පව කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් සාමූහිකව එකඟ වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා රාමුවට (UNDAF) අනුකූලව ඔවුන් විසින් මෙම ආධාර ලබා දේ. වර්තමානයේ ක්‍රියාත්මක වන සහයෝගීතා රාමුව යටතේ 2013 වසරේ සිට වසර 05ක කාලපරිච්ඡේදයක් සඳහා ඇ. ඩො. මිලියන 405 ක පමණ ආධාර ප්‍රමාණයක් ලබා දීමට ඔවුන් විසින් එකඟ වී ඇත. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සහනාධාර ප්‍රධාන වශයෙන්ම ලබා දෙන්නේ ප්‍රදාන ලෙසය. කෙසේ නමුත් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් ප්‍රදාන වශයෙන් පමණක් නොව සහනදායී ණය වශයෙන් ද තම සහයෝගය ලබා දේ.

2016 වසරේ එකඟතා

2016 වසරේදී පහත සඳහන් ප්‍රධාන ව්‍යාපෘතීන් ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් අත්සන් තබා ඇත.


ව්‍යාපෘතිය	නියෝජිතායතන	ඇ.ඩො. මිලියන
ප්‍රදාන		
දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම (CPAP)-(2016-2017)	WFP	19.70
හදිසි මෙහෙයුම් වැඩසටහන (EMOP)	WFP	1.80
මධ්‍යම කඳුකරයේ නුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි භාග්‍යයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීම	FAO	1.34
ඊ-කෘෂිකාර්මික පරිසරය ශක්තිමත් කිරීම සහ ආසියානු පැසිපික් කලාපීය රටවල් සඳහා ITC මැදිහත් වීම මත කෘෂිකාර්මික විසඳුම් ලබා දීම	FAO	0.04
ණය		
ශ්‍රී ලංකා කුඩා තේ හා රබර් වතු යටා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය	IFAD	25.7

මෙයට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා රාමුවට අනුකූලව 2013 සිට 2017 කාලපරිච්ඡේදයට අදාළව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යන නියෝජිතායතනයන් සමඟ අත්සන් කරන ලද දේශීය වැඩසටහන් යටතේ පිළිවෙලින් ඇ. ඩො. මිලියන 60, ඇ. ඩො. මිලියන 60 ක සහ ඇ. ඩො. මිලියන 12 ක එකඟතා ලබා දීමට එම ආයතන විසින් එකඟ වී ඇත.

2016 වසරේ උපයෝජනයන්

පහත ප්‍රස්තාරයෙන් පෙන්නුම් කෙරෙන පරිදි ප්‍රධාන නියෝජිතායතනයන්ගේ මුළු උපයෝජනයන් අතරින් ඉහළම කොටස වාර්තා වී ඇත්තේ වාර්මාර්ග, වැවිලි කර්මාන්ත, අධ්‍යාපනය, කෘෂිකර්මය, ආපදා සහ

ලමා ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යන ආයතන වෙතින්ය.



2017 වසරේ අත්සන් කිරීමට හිඟමින ව්‍යාපෘති සහ වැඩසටහන්

ව්‍යාපෘති නාමය	ආයතනය	ඇ. ඩො. මිලියන
ප්‍රදාන		
දේශගුණයට ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය	UNDP	38
ජාතික REDD+ වැඩසටහනේ ආයෝජන රාමුව සහ ක්‍රියාකාරී සැලැස්ම	UNDP	38
ණය		
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල් වැඩසටහන	IFAD	31

2016 වසරේ ක්‍රියාත්මක කළ ප්‍රධාන ව්‍යාපෘති

ශ්‍රී ලංකාවේ කුඩා හෝ රබර් වතු යථා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය (STAR)

ශ්‍රී ලංකාවේ කුඩා හෝ රබර් වතු යථා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය මූල්‍යනිය කිරීමට අවශ්‍ය ණය ආධාර ලබා ගැනීම සඳහා වන මූල්‍ය හිච්ඡුමට කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ කුඩා හෝ වතු හා රබර් වතු හිමියන්ට ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබා දීම සහ තිරසාර වූ ලාභදායී ගොවිපළ ව්‍යාපාර ගොඩනැගීම මගින් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වේ. තවද පහත සංරචකයන් යටතේ තෝරා ගත් දිස්ත්‍රික්කයන්හි තේ සහ රබර්වල ජාතික නිෂ්පාදිතය ඉහළ නැංවීමට සහ ඵලදායීතාවය සහ වෙළඳපල සම්බන්ධතා ආශ්‍රිත ගැටළු සඳහා විසඳුම් ලබා දීමද සිදුවේ. (අ). තේ වතු සංවර්ධනය (ආ). රබර් වතු සංවර්ධනය (ඇ). පූර්ණ ග්‍රාමීය ණය

මෙම වැඩසටහන සඳහා වන මුළු ආයෝජනය ඇ. ඩො. මිලියන 65.40 කි. මින් ඇ. ඩො. මිලියන 25.76 ක් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් ලබා දේ. රජයේ දායකත්වය (කාර්ය මණ්ඩල වැටුප්, මෙහෙයුම් පිරිවැය, තීරුවදු, බදු සහ තේ සහ රබර් වගාව සඳහා රජයේ සහනාධාරය ඇතුළුව) ඇ. ඩො. මිලියන 32.76 කි. ඉතිරි මුදල රබර් අලෙවිකරණ සහ ඊට අදාල ව්‍යාපාර හා සම්බන්ධ වාණිජ බැංකු, පෞද්ගලික අංශය සහ ප්‍රතිලාභීන් විසින් මෙම වැඩසටහනට සහකාරිවීම

මගින් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතියේ කාලය අවුරුදු 06ක් වන අතර කුටුම්භයන් 32,000 කට පමණ (ආසන්න වශයෙන් පුද්ගලයන් 144,000 කට) ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිතය.

දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම - ලෝක ආහාර වැඩසටහන

ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම, අවදානමට ලක්වූ ප්‍රජාව දේශගුණික කම්පනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීමේ අරමුණ ඇතිව දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සඳහා ලෝක ආහාර සංවිධානය සහ ශ්‍රී ලංකා රජය විසින් 2016 ජනවාරි මාසයේදී අත්සන් තබන ලදී. 2016 – 2017 කාලපරිච්ඡේදය සඳහා වන මෙම දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මෙහි මුළු පිරිවැය ඇ. ඩො. මිලියන 19.71 කි.

ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්මය නොවන ලෙසද ලෝක ආහාර වැඩසටහන විසින් ඔවුන්ගේ සහයෝගය ලබා දේ. අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 274,000 කි. මෙම වැඩසටහන පාසල් දිවා ආහාර වැඩසටහන, අවුරුදු 05 ට අඩු දරුවන්ගේ, ගර්භනී සහ කිරි දෙන මවුවරුන්ගේ පෝෂණයට සහාය දැක්වීම, ආපදාවන්ට ලක්වූ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීම, ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා හැකියා සංවර්ධනය කිරීම යන සංචාරකයන්ගෙන් සමන්විත වේ.

මෙම වැඩසටහන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය, උතුරු පළාත් සභාවේ අදාල අමාත්‍යාංශ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරනු ලබයි.

හදිසි මෙහෙයුම් වැඩසටහන (EMOP) - ලෝක ආහාර වැඩසටහන

රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෂතකදී ඇති වූ ගංවතුරෙන් සහ නායයෂම්වලින් වඩාත් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක (කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර) හතරක වඩාත් පීඩාවට පත් වූ කුටුම්භයන් (ප්‍රතිලාභීන් 40,000) සහ දිළිඳු අය 10,000 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඇති හැකියාව මත මුදල් ලබා දීමේ වැඩසටහනට සහාය දැක්වීමට ලෝක ආහාර වැඩසටහන විසින් එකඟතාව පල කර ඇත. ඔවුන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පරිදි පෝෂණ ආහාර ලබා ගැනීමට මෙම මුදල් ආධාරය මගින් ඉඩ ලබා දේ. මෙම වැඩසටහනේ මුළු පිරිවැය ඇ. ඩො. මිලියන 1.8 ක් වන අතර මූලික ආහාර ද්‍රව්‍යයන්ගේ වෙළඳපොල මිල පදනම් කර ගනිමින් පවුලක් සඳහා මසකට ඇ. ඩො. 60 ක මුදල් ප්‍රදානයක් කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන අතර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධන අමාත්‍යාංශයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව සහ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා වන ආධාර ගිවිසුමට 2016 ජූලි 05 දින ශ්‍රී ලංකා රජය සහ ලෝක ආහාර සංවිධානය විසින් අත්සන් තබන ලදී.

2017 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ව්‍යාපෘති

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල් වැඩසටහන - කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල

මෙම වැඩසටහනෙහි සමස්ත අරමුණ වන්නේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හිමියන්ගේ ජීවන තත්වය සංවර්ධනය කිරීම සහ ඔවුන්ගේ තරඟකාරීත්වයට දායකත්වය ලබා දීමයි. වාණිජමය අරමුණු සහිත නිෂ්පාදනයන් සහ අලෙවිකරණ පද්ධතිය හා සම්බන්ධ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හිමියන්ගේ ආහාරවල ගුණත්වය සහ ඔවුන්ගේ ආදායම් තිරසාර ලෙස ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි සංවර්ධන අරමුණ වේ.

මෙම වැඩසටහනෙහි ඉලක්කගත කණ්ඩායම ක්‍රියාශීලී ආර්ථික පාර්ශ්වකරුවන් වීමේ විභවතාවයක් ඇති දිළිඳු ග්‍රාමීය පවුල් 57,500 (පුද්ගලයින් 230,000) කින් සමන්විත වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ. ඩො. මිලියන 100.2 ක් වන අතර ඉන් ඇ. ඩො. මිලියන 31 ක් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් මූල්‍යයනය කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ කාලය වසර 6 කි.

දේශගුණයට ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගංගා දෝණි තුනක ජල කළමනාකරණය සඳහා ඒකාබද්ධ විසදුමක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් රජයට සහාය දක්වයි. ගංවතුරින් සහ නියඟයෙන් පීඩාවට පත් දිළිඳු ප්‍රජාවගේ ආහාර අවශ්‍යතාවය, ජීවන තත්වය සහ ජල සුරක්ෂිතතාව ඉහළ තත්වයකට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

වාර්මාර්ග, පානීය ජලය සහ ආපදා අවදානම් කළමනාකරණය කිරීම යන ක්ෂේත්‍ර තුළ සෘජුවම ආයෝජනය කිරීම තුළින් ගංගා දෝණි 03ක ජීවත් වන 750,000 ක් පමණ වූ ජනතාවට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ සැලසේ. තවද ධාරිතාවය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සම්බන්ධයෙන් ව්‍යාපෘති නව සොයා ගැනීම් හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයන්හි ජීවත් වන 770,000 ක් පමණ වන ජනතාවට වකු ලෙස ප්‍රතිලාභ හිමිවේ. මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත ප්‍රදේශයන් වන්නේ ප්‍රධාන වශයෙන් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, වව්නියාව, මන්නාරම, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි මායිම් ප්‍රදේශ වේ.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හරිත දේශගුණික අරමුදලින් (Green Climate Fund) ඇ. ඩො. මිලියන 38.1 ක මූල්‍ය ප්‍රතිපාදනයක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබා ගෙන ඇත.

2016 වසරේ සිදුකරන ලද විශේෂිත කාර්යයන්

2016 - උතුරු පළාත සඳහා සවිස්තරාත්මක විග්‍රහයක් සහ අවශ්‍යතා තක්සේරුවක් සිදු කිරීම

පසුගිය දශකය පුරා ආර්ථික වර්ධනය, දිළිඳුකම අඩු කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රතිඵල වැනි මානව සංවර්ධන දර්ශකයන් හේතුවෙන් සමාජ සහ ආර්ථික සංවර්ධනයන්ගේ සැලකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇත. කෙසේ නමුත් මෙම දියුණුව පසුගාමී ප්‍රගතියක් පෙන්නුම් කරන ලබනු ස්ථාන කිහිපයක්ද පවතී.

ඒ නිසා උතුරු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සහ ඉන්දියානු රජයේද සහයෝගය ඇතිව උතුරු පළාතේ සවිස්තරාත්මක විග්‍රහයක් සහ අවශ්‍යතා තක්සේරුවක් සිදුකිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව, මේ සඳහා රජය සහ රාජ්‍ය නොවන ආයතන විසින් සිදුකරන ලද වැදගත් ඇගයීම් හඳුනා ගැනීම සඳහා හවුල්කරුවන් සමග ආධාර දෙන කණ්ඩායම් සම්බන්ධීකරණය කරනු ලබන රැස්වීම් කිහිපයක් සංවිධානය කරන ලදී.

මෙම සවිස්තරාත්මක විග්‍රහයේ සහ අවශ්‍යතා ඇගයීමේ අරමුණ වන්නේ සංවර්ධන වැඩසටහන් සහ ආයෝජන පිරිවැය කාර්යක්ෂම සහ තිරසාර අයුරින් සම්බන්ධීකරණය කිරීම, ප්‍රමුඛතා ලබා දීම, නිර්මාණය කිරීම, විධිමත්ව සිදුකිරීමේ දැක්මක් ඇතිව උතුරු පළාතේ සමාජ, ආර්ථික සහ අනෙකුත් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම වේ.

තාක්ෂණික ආධාර

විදේශ පුහුණු අවස්ථාවන් ඒකරාශී කිරීමේ කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරන තාක්ෂණික ආධාර අංශයේ ප්‍රධාන තුමිකාව වන්නේ බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන සියලුම විදේශ පුහුණු අවස්ථාවන් පරිපාලනය කිරීම සහ පවතින පුහුණු අවස්ථාවන් රේඛීය අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන අතර විනිවිදභාවයකින් යුතුව බෙදා හැරීම වේ.


වමෙන්ම ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, මැලේෂියාව වැනි ද්විපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ සහ ආසියානු සංවර්ධන බැංකුව, කොළඹ ක්‍රමය , ලෝක බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වැනි බහු පාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ වරින් වර සාකච්ඡා පැවැත්වීම සහ ඔවුන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමද මෙම අංශයේ ප්‍රධාන කාර්යයකි.

වසරකට ශ්‍රී ලංකාව වෙත 10 කට අධික සංවර්ධන පාර්ශ්වකරුවන් වෙතින් 1,000 ක පමණ දිගුකාලීන (මාස 8 කට වැඩි) හා කෙටි කාලීන වශයෙන් විදේශ පුහුණු අවස්ථාවන් ලැබේ. ඒ අතුව 2016 වසරේදී විදේශ පුහුණු අවස්ථාවන් 1,230 ක ප්‍රමාණයක් ලැබී තිබෙන අතර දිගු කාලීන පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් 70 ක් සහභාගී වී ඇත. ඉතිරි නිලධාරීන් කෙටි කාලීන පුහුණු වැඩසටහන් සඳහා තේරී ඇත. 2016 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය වෙත ලැබුණු පුහුණු අවස්ථාවන් ගණන පහත වගුව මගින් පෙන්නුම් කරයි.

2016 වසරේදී ප්‍රදානය කරන ලද විදේශ පුහුණු අවස්ථාවන් සංඛ්‍යාව

සංවර්ධන පාර්ශ්වකරු	කෙටි කාලීන	දිගු කාලීන
චීන රජය	588	4
ජපාන රජය	157	21
ආසියානු සංවර්ධන බැංකුව	121	
කොරියානු ජනරජය	114	08
ඉන්දියානු ජනරජය	75	
සිංගප්පූරු රජය	46	
මැලේෂියානු රජය	21	
තායිලන්ත රජය	16	07
කොළඹ ක්‍රමය	10	
තාක්ෂණික සහයෝගීතාව සඳහා වන පොදු රාජ්‍ය මණ්ඩල අරමුදල	2	
ඕස්ට්‍රේලියානු රජය		30
ඉන්දුනීසියානු රජය	04	
ලෝක බැංකුව	04	
පකිස්ථානු රජය	02	
එකතුව	1,160	70

2016 වසරේදී, එම වසරේ පැවති මුළු විදේශ පුහුණු අවස්ථාවන් සියයට 50.69 ක් නියෝජනය කරමින් නිලධාරීන් 588 දෙනෙකු විනයේ විදේශ පුහුණුව ලැබීම සඳහා තෝරා ගන්නා ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) හරහා කොරියානු රජය විසින් කෙටි කාලීන පුහුණු අවස්ථාවන් 114 ක් ද දිගු කාලීන පුහුණු අවස්ථාවන් 08 ක් ද සහ ජපාන රජය විසින් කෙටි කාලීන හා දිගු කාලීන පුහුණු අවස්ථාවන් 178 ක් ද ලබා දෙන ලදී. ඉන්දියානු රජය සිංගප්පූරුව සහ ආසියානු සංවර්ධන බැංකුවද 2016 වසරේදී සැලකිය යුතු පුහුණු අවස්ථාවන් ප්‍රමාණයක් ලබා දී ඇත.



විශේෂයෙන්ම කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර සහ වාරිමාර්ග, ප්‍රවාහන හා මහාමාර්ග, සෞඛ්‍ය, ව්‍යවසාය සංවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති වැනි ක්ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ පවතින දැනුම සහ කුසලතාවය වර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම සහ ජේෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සඳහා කෙටිකාලීන පුහුණු අවස්ථාවන්, සමුළු සහ වැඩමුළු ලබා දී ඇත. ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන ඇති දිගු කාලීන පුහුණු අවස්ථාවන් පිළිබඳව සැලකීමේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් සඳහා වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත්තේ කණිෂ්ඨ සහ මැදි මට්ටමේ නිලධාරීන්ට ඔවුන්ගේ අනාගත වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීම සඳහාය. මෙම පුහුණු වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් පවත්වා ඇත්තේ ලෝකයේ ප්‍රමුඛතම ආයතනයන් සහ විශ්වවිද්‍යාලයන් හිදීය.

ස්වේච්ඡා සේවය

පුහුණු වැඩසටහන්වලට අමතරව තාක්ෂණික ආධාර අංශය මගින් විශේෂඥයින් සහ ස්වේච්ඡා සේවකයින්ගේ වැඩසටහන් සංවර්ධන පාර්ශ්වකරුවන් සහ රේඛීය අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කරනු ලබයි. රේඛීය අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන ඉල්ලීම් මත පදනම්ව සුදුසු විශේෂඥයින් විසින් ස්වේච්ඡා සේවකයින් හඳුනා ගෙන ඔවුන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. 2016 වසර තුළදී ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය, සමාජ හා ප්‍රජා සංවර්ධන, ක්‍රීඩා, අධ්‍යාපන, භාෂාව, රෙදිපිළි හා තොරතුරු තාක්ෂණය වැනි අංශ සඳහා කොරියාව, ජපානය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවලින් පිළිවෙලින් ස්වේච්ඡා සේවකයින් 90, 44, 40 සහ 15 ක් පැමිණ ඇත.

විශේෂ අවස්ථා

විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ජපාන සහ ආසියානු තරුණ හුවමාරු වැඩසටහන (සකුරා හුවමාරු වැඩසටහන)

ජපානයේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික ආයතනවල ප්‍රමුඛ ජපාන විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ආසියානු තරුණයින්ගේ කැමැත්ත ඉහල නැංවීමේ අරමුණ ඇතිව ජපාන විද්‍යා හා තාක්ෂණ ආයතනය (JST) විසින් ජපානයේ පැවැත්වෙන සකුරා විද්‍යා වැඩසටහනට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂ ජේෂ්ඨ පාසල් සිසුන් 20 දෙනෙක් සහ සුපරීක්ෂකවරු 4 දෙනෙකු 2016 වසරේදී මෙම වැඩසටහනට සහභාගී විය.

“අයිතිය සැබෑ කිරීම” සඳහා වූ ධාරිතා වර්ධන වැඩසටහන

කොරියානු ආධාරිත පුද්ගලයින්ගේ සංවර්ධන ආයතනය මගින් මූල්‍යනය කරන ලද “අයිතිය සැබෑ කිරීම” සඳහා වූ ධාරිතා වර්ධන වැඩසටහනට 2016 වසරේදී පුද්ගලයින් 10 දෙනෙකු සහභාගී විය. මෙම

සහභාගී වූ පුද්ගලයින්ගෙන් 4 දෙනෙකු සිවිල් සංවිධාන නියෝජනය කරන ලද අතර, 6 දෙනෙකු රජය නියෝජනය කරන ලදී. මොවුන්ගෙන් 04 දෙනෙකු විවිධ හැකියාවන් සහිත වූ පුද්ගලයින් විය.

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් කාන්තාවන් මගින් ශක්තිමත් කිරීම

පෙර පැවැත් වූ ආරාධිත සහභාගීත්ව පාඨමාලාවන්හි ප්‍රගතිය හා කාර්යක්ෂමතාවය පිළිබඳ අධීක්ෂනය හා පසු විපරම් කිරීමේ අරමුණ ඇතිව ක්ෂේත්‍ර වාර්තා, දේශණ සහ වැඩමුළු වලින් සමන්විත වූ දින 03 ක වැඩසටහනක් 2016 දෙසැම්බර් 14 දින සිට කොළඹදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනට 50 දෙනෙකු සහභාගී වූ අතර එමගින් අදහස් හුවමාරු කර ගැනීමට සහ අනාගත වැඩසටහන් වල වර්ධනයන් පිළිබඳ අදහස් ලබා ගැනීමටද හැකි විය.

ප්‍රාග්ධන වෙළඳපොළ අංශය

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය බැංකු වෙතින් අරමුදල් සම්පාදනය කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළින් විදේශ විනිමය ණය ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම ප්‍රාග්ධන වෙළඳපොළ අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

දේශීය බැංකුවලින් මූල්‍යයනය සම්පාදනය කිරීම

මාර්ග සංවර්ධන අධිකාරියට, මාර්ග සංවර්ධන ව්‍යාපෘති 64 ක් මූල්‍යයනය කිරීම සඳහා රුපියල් බිලියන 15.7 ක් දක්වා දේශීය බැංකුවලින් අරමුදල් සම්පාදනය කරගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, 2016.12.31 දින වන විට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 143.05 ක් උපයෝජනය කර ඇති අතර, මාර්ග පුනරුත්ථාපන සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති 43 ක් හිමි කර ඇත.

තවද, මෙම ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව, කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CKE) වැඩ විෂය පථයෙහි වෙනස්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගය (OCH) අදියර III කඩවන සිට කෙරවළපිටිය දක්වා වූ කොටස (කොන්ත්‍රාත් සුපරීක්ෂණය සඳහා උපදේශන සේවා සැපයීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම) ආදී විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය හිඟ අරමුදල් දේශීය බැංකු වෙතින් සම්පාදනය කරගැනීම සඳහා පහසුකම් සලසන ලදී.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වර්ෂ 2013 දී ජල සම්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට රුපියල් බිලියන 29.1 ක් දක්වා ද, වර්ෂ 2014 ජුනි මාසයේදී අතිරේක ජල සම්පාදන ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 10.0 ක් දක්වා ද දේශීය බැංකුවලින් අරමුදල් සම්පාදනය කරගැනීමට අනුමැතිය ලබා ගෙන ඇත. රට තුළ සුරක්ෂිත පානීය ජල පහසුකම් සැපයීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කරන බැවින්, දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය බැංකුවලින් අරමුදල් සම්පාදනය කිරීම කඩිනම් කර ඇත. ඒ අනුව, 2016 වර්ෂය අවසාන වන විට, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට, ජල සම්පාදන ව්‍යාපෘති 19 ක් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය බැංකු සමඟ රුපියල් බිලියන 80.0 ක් පමණ වූ ණය ගිවිසුම්වලට ව්‍යුහමය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

තවද, මෙම ප්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති වලට අමතරව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, 2016 වර්ෂයේදී ඉන්දියානු ආනයන අපනයන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන අලුත්ගම මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය, පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය, සහ කුණ්ඩසාලේ හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය යන ජලසම්පාදන ව්‍යාපෘති තුන සඳහා අවශ්‍ය ප්‍රතිපාර්ශ්ව අරමුදල් සම්පාදනය කරගැනීම සඳහා දේශීය බැංකු වෙත ප්‍රවේශ වන ලදී.

දේශීය බැංකු විසින් මූල්‍යයනය කරනු ලබන ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ විස්තර (රුපියල් මිලියන)

ජල සම්පාදන ව්‍යාපෘතිය	කොන්ත්‍රාත්කරු	බැංකුව	වටිනාකම
කොළඹ නගරයේ ජල සම්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර 1	V.V. Karunaratne & Company	ලංකා බැංකුව	2,792.07
කොළඹ නගරයට නැගෙනහිරින් පිහිටි නගර - 1 වන පැකේජය සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය	Access Engineering PLC	ලංකා බැංකුව	5,170.00
බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය	K.D.A.Weerasinghe & Co (Pvt) Ltd	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	1,239.47
රුහුණුපුර බෙදාහැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය	K.D.A.Weerasinghe & Company (pvt) Ltd	කොමර්ෂල් බැංකුව	1,929.61

ජල සම්පාදන ව්‍යාපෘතිය	කොන්ත්‍රාත්කරු	බැංකුව	වටිනාකම
අම්පාර බෙදාහැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය	Sunpower Construction (pvt) Ltd	ජාතික සංවර්ධන බැංකුව, ලංකා බැංකුව සහ ඩිවිල්සිසී බැංකුව	6,848.06
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ආවරණය කරන නළ ජල සැපයුම් සේවා ප්‍රදේශය පුළුල් කිරීම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම	National Water Supply & Drainage Board	ලංකා බැංකුව	3,499.00
ලග්ගල ජල සම්පාදන ව්‍යාපෘතිය	Hovael, CML-MTD Joint Venture	හැටන් නැෂනල් බැංකුව	4,495.87
විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය	Hovael, CML-MTD Joint Venture	හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව	3,580.42
කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය - III වන පැකේජය වන හෝමාගම, පාදක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි බෙදාහැරීමේ ජාලය සඳහා HDPE/DI නල සපයා ඇති බැවින් ව්‍යාපෘතිය	Sierra Construction (Pvt) Ltd	ලංකා බැංකුව	10,049.00
ඌරගස්මන්හංදිය, ගෝනාපිනුවල, දික්කුඹුර, වැලිගම ජල සම්පාදන ව්‍යාපෘතිය	Squire Mech Engineering (Pvt) Ltd	ලංකා බැංකුව, මහජන බැංකුව	1,754.78
කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය - II වන පැකේජය	Maga Engineering Ltd	ලංකා බැංකුව	4,822.96
ගලගෙදර / මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය	Maga Engineering (pvt) Ltd	ඩිවිල්සිසී බැංකුව	3,126.24
කොස්ගම, අවිස්සාවේල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය	International Construction Consortium (pvt) Ltd	ලංකා බැංකුව	1,382.43
මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතිය	Sanken Construction (Pvt) Ltd	ලංකා බැංකුව	1,500.03
ඇටැපිපිය ජල සම්පාදන ව්‍යාපෘතිය	Tudawe Brothers (Pvt) Ltd.	මහජන බැංකුව	2,243.89
කුණ්ඩසාලේ - භාරගම ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය	Pratibha Industries Limited	ලංකා බැංකුව	3,378.00
මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය	Kolon-Samsung C&T JV	ජාතික සංවර්ධන බැංකුව	ඇ. ඩො. 76.83 ට සමාන රුපියල් වටිනාකම + මිලියන 2,448.81
අළුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය	Ion Exchange India Limited	ලංකා බැංකුව	ඇ. ඩො. 29.10 ට සමාන රුපියල් වටිනාකමක්
පොල්ගහවෙල, පොතුහැර, අලවිව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය	Va Tech Wabag Limited	ලංකා බැංකුව	ඇ. ඩො. 16.20 ට සමාන රුපියල් වටිනාකමක්

Source: DFCC, People's Bank, BOC, NDB, HNB, Commercial Bank, NSB

මෙම ව්‍යාපෘතිවලින් බහුතරයක් මූල්‍යයනය කිරීම සඳහා සාමාන්‍ය බරතැබූ ප්‍රමුඛ ණයදීමේ අනුපාතය (AWPLR) ට එකතු කළ සියයට 2.25 ක වාර්ෂික පොළී අනුපාතිකයක් මත, වසර 2½ ක සහන කාලයක්ද ඇතුළුව වසර 14½ ක දී ගෙවා නිමි කාලයක් සහිතව දේශීය බැංකු විසින් අරමුදල් සම්පාදනය කර ඇත. මෙම ව්‍යාපෘතිවලින් සමහරක් නිදන්ගත වකුගඩු රෝගය සහිත ප්‍රදේශ ආවරණය කරයි.

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය ව්‍යවසායන්වලට දේශීය බැංකු ණය සපයා දීම

(රු. බිලියන)

රාජ්‍ය ව්‍යවසායේ නම / ව්‍යාපෘතිය	බැංකුව	31.12.2016 දිනට ගිවිසුම්ගත මුදල	31.12.2016 දිනට උපයෝජනය වූ මුදල
මාර්ග සංවර්ධන අධිකාරිය - ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘති	ලංකා බැංකුව	36.7	33.98
	මහජන බැංකුව	14.6	15.29
	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	55.4	54.79
	හැටන් නැෂනල් බැංකුව	28.26	23.91
	කොමර්ෂල් බැංකුව	7.2	6.90
	සීඑල්සීසී බැංකුව	1.3	1.29
	ජාතික සංවර්ධන බැංකුව	8.35	6.89
	මාර්ග සංවර්ධන අධිකාරිය - කොළඹ කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය	මහජන බැංකුව	ඇ. ඩො. මි. 44.7
මාර්ග සංවර්ධන අධිකාරිය - පිටත වටරවුම් අධිවේගී මාර්ගය (කොන්ත්‍රාත් සුපරීක්ෂණය සඳහා උපදේශන සේවා සැපයීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම)	ලංකා බැංකුව	1.8	0.46
ශ්‍රී ලංකා ඉඩම් ගොඩනිර්මේ සහ සංවර්ධන සංස්ථාව - වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	14.2	2.80
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය	ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව	රු. බිලියන 60.20 + ඇ. ඩො. මිලියන 122.13 කට සමාන රුපියල් වටිනාකම	20.83
ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) - යෝජිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයේ විශ්ව විද්‍යාල සංකීර්ණය හෝමාගම ඉදිකිරීම	ලංකා බැංකුව	8.6	7.90
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU)	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	ඇ. ඩො. මි. 201.6	රු. බි. 3.16 ඇ. ඩො. මි. 129.59
සීමාසහිත ලංකා නැව් සංස්ථාව- නෞකා දෙකක් මිලදී ගැනීම (පැනමාක්ස් භාණ්ඩ ප්‍රවාහන නෞකා 02ක්)	මහජන බැංකුව	ඇ. ඩො. මි. 80.0	ඇ. ඩො. මි. 75.44
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය	කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව	10.3	8.19

Source: DFCC, People's Bank, BOC, NDB, HNB, Commercial Bank, NSB

ජාත්‍යන්තර වෙළඳපොළ තුළින් විදේශ විනිමය කාලීන ණය පහසුකම් ලබාගැනීම

2015 මැයි 19 වන දින රැස්වූ, ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් විදේශ අරමුදල් වලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල ආනයන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලබාගැනීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දෙන ලදී. තවද, මේ සඳහා අඩු පොළී අනුපාත යටතේ ණය ලබා ගැනීමට කැමති ප්‍රධාන ජාත්‍යන්තර බැංකු වලින් යෝජනා ලබාගැනීම සඳහා යෝජනා කැඳවීමක් (Request for Proposals) ප්‍රසිද්ධ කරන මෙන්ද, අනුකමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම සාර්ථක ලෙස ලබා ගැනීම සඳහා, මෙම අංශය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව හා එක්ව කටයුතු කරමින් 2016 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව තුළ, ඇ.ඩො. මිලියන 700 ක ණය පහසුකමක් අදියර දෙකකින් පුලි මාසයේදී (ප්‍රථම අදියර ඇ.ඩො. මිලියන 300) සහ සැප්තැම්බර් මාසයේදී (ඒකාබද්ධ ණය පහසුකම ඇ.ඩො. මිලියන 400) ලබාගන්නා ලදී. (2016 වර්ෂයේදී ඇ.ඩො. මිලියන 1,000 ක් දක්වා විදේශ විනිමය, කාලීන මූල්‍ය පහසුකම තුළින් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.)

මෙහි ණය ගැනීමේ පිරිවැය ඇ.ඩො. සඳහා සයමාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට එකතු කළ සියයට 2.50 ක වාර්ෂික පොළී අනුපාතයකින්ද, සියයට 1.65 ක පෙර ගෙවුම් ගාස්තුවකින් සහ ඇ.ඩො. 19,000 ක වාර්ෂික නියෝජිත ගාස්තුවකින්ද සමන්විත වේ. මෙය ඒකාබද්ධ ණය පහසුකමක් බැවින්, සිටිගෘප් ග්ලෝබල් මා(ර්)කට්ස් ඒෂියා ලිමිටඩ්, ක්‍රෙඩිට් සුයිස් ඒෂියා සිංගප්පූරු ශාඛාව, එම්.රේ.ටීස් එන්.බී.බී කැපිටල් ලිමිටඩ්, ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බැන්කිං කෝපරේෂන් ලිමිටඩ්, මෂ්රෙක් බැන්කි පීඑස්සී යන ජාත්‍යන්තර බැංකු වලින් සමන්විත මූල්‍යායතන සමූහය විධිවිධාන ප්‍රකාර නියමු කළමනාකරුවන් සහ ගනුදෙනු පවත්වන්නන් ලෙස පත් කරන ලදී. රජය විසින් මෙවැනි ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපිළිවෙල ද සකස් කිරීමට සිදු වූ බැවින් මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ විය. ඒ අනුව, ප්‍රාග්ධන වෙළඳපොළ අංශය විසින් විනිවිද පෙනෙන සුළු, කාර්යක්ෂම සහ සවිලදායී වූත්, අදාළ සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි වූත් ක්‍රියා පටිපාටියක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන ලදී.

ඒ අනුව අවසානයේදී, මෙම අංශය විසින් ඇ.ඩො. මිලියන 700 ක් සාර්ථක ලෙස ලබා ගැනීමට කටයුතු කළ අතර, මෙම ගනුදෙනුව 2016 වසරේ දකුණු ආසියානු කලාපයේ හොඳම ඒකාබද්ධ මූල්‍ය පහසුකම ලෙස ප්‍රමුඛ ජාත්‍යන්තර බැංකුවක් විසින් සම්මානයට බඳුන් කරන ලදී.

දේශීය ණය ප්‍රාග්ධන වෙළඳපොළ උපදේශනය හා ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඳුම්කර හිකුත් කිරීම සඳහා පහසුකම් සැලසීම

ශ්‍රී ලංකාව වර්ෂ 2007 දී වසර 5 ක කල් පිරීමේ කාලයක් සහිත ඇ.ඩො. මිලියන 500 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සියයට 8.75 ක පොලී අනුපාතිකයකට හිකුත් කරමින් ජාත්‍යන්තර ණය ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වන ලදී. ඉන්පසු පිළිවෙලින් 2009, 2010, 2011, 2012, 2014, 2015 සහ 2016 යන වර්ෂවලදී ද, ශ්‍රී ලංකාව ණය ප්‍රාග්ධන වෙළඳපොළ භාවිත කරන ලදී.

2016 වර්ෂයේ පුලි මාසයේදී ඇ.ඩො. මිලියන 500 ක සහ ඇ.ඩො. මිලියන 1,000 ක ජාත්‍යන්තර බැඳුම්කර හිකුත් කරන ලදී. මෙම බැඳුම්කර දෙක පිළිවෙලින් කල්පිරීමේ කාලය වසර 5.5 ක් හා වසර 10 ක් සහිතව සියයට 5.750 සහ සියයට 6.825 ක පොලී අනුපාතික වලට මිල කරන ලදී.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිකුත් කිරීම

තම	හිකුත් කළ දිනය	ශ්‍රේණිගත කිරීම (Moody's/S&P/Fitch)	වටිනාකම (ඇ.ඩො. මි.)	කුපන් අගය (%)	කල්පිරීමේ කාලය (අවුරුදු)	කල්පිරීමේ දිනය	31.12.2016 දිනට මිල	31.12.2016 දිනට ඵලදාව (%)
SL'19	06/01/2014	B1/B+/B+	1,000.0	6.000	5	14/01/19	102.63	4.62
SL'19	07/04/2014	B1/B+/B+	500.0	5.125	5	11/04/19	100.73	4.78
SL'20	30/10/2010	B1/B+/B+	1,000.0	6.250	10	04/10/20	102.54	5.49
SL'21	27/07/2011	B1/B+/B+	1,000.0	6.250	10	27/07/21	101.36	5.96
SL'22	25/07/2012	B1/B+/B+	1,000.0	5.875	10	25/07/22	98.26	6.25
SL'22	11/07/2016	B1/B+/B+	500.0	5.750	5.5	18/01/22	98.46	6.11

නම	හිකුත් කළ දිනය	ශ්‍රේණිගත කිරීම (Moody's/S&P/Fitch)	වටිනාකම (ඇ.ඩො. මි.)	කුපන් අගය (%)	කල්පි රීමේ කාලය (අවුරුදු)	කල්පිරීමේ දිනය	31.12.2016 දිනට මිල	31.12.2016 දිනට ඵලදාව (%)
SL'25	28/05/2015	B1/B+/B+	650.0	6.125	10	03/06/25	94.24	7.04
SL'25	27/10/2015	B1/B+/B+	1,500.0	6.850	10	03/11/25	98.67	7.05
SL'26	11/07/2016	B1/B+/B+	1,000.0	6.825	10	18/07/26	98.17	7.09

Source: Barclays Bank, HSBC and Citi Bank (Joint Lead Managers for the issuances)

සංස්ථානික ජාත්‍යන්තර බැඳුම්කර හිකුත්කිරීම්

නම	හිකුත් කළ දිනය	ශ්‍රේණිගත කිරීම (Moody's/S&P/Fitch)	වටිනාකම (ඇ.ඩො.මි.)	කුපන් අගය (%)	කල්පි රීමේ කාලය (අවුරුදු)	කල්පිරීමේ දිනය	31.12.2016 දිනට මිල	31.12.2016 දිනට ඵලදාව (%)
BoC'17	03/05/2012	B1/--/B+	500	6.875	05	03/05/17	100.75	4.54
BoC'18	16/04/2013	--/--/B+	500	5.325	05	16/04/18	100.38	5.02
NSB'18	18/09/2013	--/B+/B+	750	8.875	05	18/09/18	105.63	5.38
DFCC'18	31/10/2013	--/B/B+	100	9.625	05	31/10/18	N/A	N/A
NSB'19	10/09/2014	--/B+/B+	250	5.150	05	10/09/19	98.50	5.76
Airlines	23/06/2014	--/B+/B+	175	5.300	05	23/06/19	98.13	6.12

Source: Barclays Bank

ණය කළමනාකරණ අංශය

ණය කළමනාකරණ අංශයේ කාර්යභාරය

- පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තා කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) තුළ නව විකඳුණකට අයත් දත්ත සටහන් කිරීම, අවලංගු කිරීමේ සහ ණය/ ප්‍රදාන විකඳුණකට ගැනීම් කාල සීමාවන්ගේ වර්ධනය පිළිබඳ උප ඇමුණුම්වල දත්ත සටහන් කිරීම.
- පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තා කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) අනුව ගෙවීම් සඳහා පුරෝකථන අගයන් ණය ලබාදෙන නියෝජිතායතන අගයන් සමඟ සංසන්දනය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් ගෙවීම් පිළිබඳව උපදේශ ඉදිරිපත් කිරීම.
- ණය විකඳුණකට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තා කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) මඟින් ගෙවීම් සඳහා පුරෝකථනය කරන ලද අගයන් ණය ලබාදෙන නියෝජිතායතනයන්හි වීම අගයන් සමඟ සංසන්දනය කිරීමේදී වෙනසක් තිබේ නම් ඒ පිළිබඳ අදාළ අංශය මඟින් තහවුරු කරගැනීමට කටයුතු කිරීම.
- ණය ගිවිසුම් වලට අදාළ ප්‍රතිලබ්ධීන්, ණය වාර්තා ගෙවීම්, ණය පොලී නැවත ගෙවීම් සහ වෙනත් ගෙවීම් පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තා කිරීමේ හා කළමනාකරණ පද්ධතියට (CS-DRMS) ඇතුළත් කිරීම.
- නව ණය විකඳුණකට අදාළ විකඳුණ සහ කොන්දේසිගේ සාරාංශයක් සහ අදාළ විකඳුණ ගිවිසුම්වල පිටපත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ දෙපාර්තමේන්තුවට භාරදීම.
- ණය සංඛ්‍යාතයන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට සහ අදාළ නියෝජිතායතන වෙත නිකුත් කිරීම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ණය සටහන් කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) මඟින් ලබාගන්නා 814 වාර්තාව මඟින් ව්‍යාපෘති වශයෙන්ද ප්‍රතිලබ්ධීන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකිරීම.
- විදේශ අධාර විමසුම, සැකසීම හා ප්‍රකාශයට පත්කිරීම හා අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව, කාර්යසාධන වාර්තාව, අයවැයට අදාළ දෙපාර්තමේන්තු ප්‍රකාශය සහ වෙනත් ප්‍රකාශන සඳහා අවශ්‍ය පිළියෙල කිරීම් හා සම්බන්ධීකරණය කිරීම.
- විදේශ ණය ප්‍රදානයන්ට අදාළ විශ්ලේෂණ වාර්තා නියමිත කාලයන්හි පිළියෙල කිරීම සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙනත් අංශ සහ වෙනත් බාහිර ආයතනවලට නියමිත කාලවලදී ලබාදීම.
- පාර්ලිමේන්තුව මඟින් ණය සම්බන්ධව අසන ප්‍රශ්න සඳහා විදේශ ණය සම්බන්ධ පිළිතුරු සැපයීම.
- පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද "Horizon" නම් ණය කළමනාකරණ හා විශ්ලේෂණ පද්ධතියේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විදේශ ණය ඇතුළත් කිරීම සඳහා CS-DRMS තොරතුරු පද්ධතිය තුළින් ලබාදීම.
- ණය කළමනාකරණය සම්බන්ධව මුදල් අමාත්‍යවරයාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදීම.
- විදේශ ණය සම්බන්ධ පැන නගින ගැටළු සඳහා මහා සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමට වීම නියෝජිතායතන සහ දෙපාර්තමේන්තුවේ අදාළ අංශ සමඟ නිරන්තරයෙන් කටයුතු කිරීම.
- විදේශ මූල්‍යයනය සහ ණය සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් වෙතින් විවිධ ආයතන මඟින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා කටයුතු සිදු කිරීම.
- රටේ ණය කළමනාකරණ ධාරිතාව වැඩිදියුණු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය භාණ්ඩාගාර සමඟ නිරන්තර ක්‍රියාදාමයන්හි නිරත වීම.
- ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් විදේශ ණය සංඛ්‍යාතයන්ට අදාළ ඔවුන්ගේ කාර්තුමය ප්‍රකාශන සඳහා ඒ සඳහාම ආවේනිකවූ ආකෘතිවලට විදේශීය ණය සංඛ්‍යාතයන් ලබාදීම.

2016 වසරේ කාර්යසාධනය

- 2016 වසරේ සිදු වූ නව එකඟතාවයන් 56 ට අදාළ එකඟතා පොදු රාජ්‍ය මණ්ඩලීය ණය සටහන් කිරීමේ හා කළමනාකරණ පද්ධතියට (CS-DRMS) ඇතුළත් කිරීම හා උප ඇමුණුම් අනුව තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම.
- 2016 වසර තුළ ණය ගිවිසුම් අනුව නියමිතව තිබූ නැවත ගෙවීම් වාරික, පොලී ගෙවීම් ඇතුළු අනෙකුත් ගෙවීම් සිදු කිරීම, ණයදෙන ආයතන වලින් ලද ගෙවීම් අගයන් CSDRMS ඇස්තමේන්තු සමඟ සසඳා බලා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත උපදේශ ඉදිරිපත් කෙරිණි.
- පොදු රාජ්‍ය මණ්ඩලීය ණය සටහන් කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) මඟින් ගෙවීම් සඳහා පුරෝකථනය කරන ලද අගයන් ණය ලබාදෙන නියෝජිතායතනයන්හි එම අගයන් සමඟ සංසන්දනය කිරීමේදී වෙනසක් සිදුවූ අවස්ථාවන්හි ණය එකඟතාවයන්ට/ ගිවිසුම් අනුව ඒ පිළිබඳ අදාළ අංශය මඟින් තහවුරු කරගැනීමට කටයුතු කිරීම.
- ණය ගිවිසුම්වලට අදාළව 2016 වසරේ සිදුවූ ප්‍රතිලබ්ධීන්, ණය වාරික ගෙවීම්, ණය පොලී ගෙවීම් සහ වෙනත් ගෙවීම් පොදු රාජ්‍ය මණ්ඩලීය ණය සටහන් කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) ඇතුළත් කිරීම.
- 2016 වසරේ සිදු වූ නව එකඟතාවයන්හි අදාළ එකඟතා සහ කොන්දේසි සාරාංශ කොට පළ කිරීම.
- 2016 වසර සඳහා ණය සංඛ්‍යාතයන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ අදාළ නියෝජිතායතන වෙත නිකුත් කිරීම. පොදු රාජ්‍ය මණ්ඩලීය ණය සටහන් කිරීමේ හා කළමනාකරණ පද්ධතිය (CS-DRMS) මඟින් ලබාගන්නා 814 වාර්තාව මඟින් ව්‍යාපෘති වශයෙන් ප්‍රතිලබ්ධීන් විදේශ සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම.
- 2016 වසර සඳහා විදේශ ආධාර සම්බන්ධව වාර්ෂික වාර්තාව, කාර්යසාධන වාර්තාව, අයවැයට අදාළ දෙපාර්තමේන්තු ප්‍රකාශය සහ වෙනත් ප්‍රකාශන පිළියෙල කිරීම.
- විදේශ මූල්‍යයනය සහ ණය සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් වෙතින් විවිධ ආයතන මඟින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා අවශ්‍යතාව අනුව කාලානුරූපව කටයුතු සිදු කිරීම
- 2016 වසරේ පාර්ලිමේන්තුව මඟින් ණය සම්බන්ධව අසන ප්‍රශ්න 4 ක් සඳහා විදේශ ණය සම්බන්ධ පිළිතුරු සැපයීම.
- විදේශ ණය සම්බන්ධ පැන නගින ගැටළු සඳහා මනා සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සඳහා එම නියෝජිතායතන සහ දෙපාර්තමේන්තුවේ අදාළ අංශ සමඟ නිරන්තරයෙන් කටයුතු කිරීම.
- ශ්‍රී ලංකා මහ බැංකුව Horizon ණය කළමනාකරණ උපකරණය සඳහා අවශ්‍ය විදේශ ණය තොරතුරු CSDRMS මඟින් ලබාදීම.
- රටේ ණය කළමනාකරණය ධාරිතාවය වර්ධනය කිරීමේ අභිලාශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය හා ලෝක බැංකුව/ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සිදුකරන ලද විදේශ දූත මණ්ඩල 4 කට පහසුකම් සැපයීම.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව මෙහි ඔවුන්ගේ කාර්තුමය වාර්තා සඳහා අවශ්‍ය තොරතුරු අදාළ ආකෘති අනුව ලබාදීම.

ප්‍රතිපත්ති සැලසුම් අංශය

ප්‍රතිපත්ති සැලසුම් අංශයේ කාර්යභාරය

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර ඇති සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ප්‍රමුඛතා පදනම මත හඳුනා ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වන විදේශ මූල්‍ය ප්‍රභවයන් ආකර්ශනය කර ගැනීම, නිල සංවර්ධන ආධාර උපයෝජනය හා කළමනාකරණය, විදේශ ආධාර සම්බන්ධීකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම යනාදී කාර්යයන් ඉටු කිරීම මෙම අංශයේ මූලික වගකීමයි.

ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම අංශය මඟින් පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලැබේ.

- රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් හා වැඩසටහන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අදාළ අංශ ප්‍රධානීන් සම්බන්ධීකරණය කිරීම.
- රේඛීය අමාත්‍යාංශ මඟින් සකස් කර මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීම.
- ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ව්‍යාපෘති යෝජනා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් පරිදි සුදුසු ආධාර ආයතනයක් වෙත යොමු කිරීම.
- යාවත්කාලීන කරන ලද ව්‍යාපෘති සංකල්ප දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම.
- විදේශ ආධාර මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති යෝජනා මාලාව පිළියෙල කොට එය යාවත්කාලීන කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යසාධන වාර්තාව පිළියෙල කිරීම.
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වාර්තා සඳහා විස්තර ලබාදීම.
- විදේශ ආධාර උපයෝජනය සම්බන්ධ අදාළ වකුලේඛ නිකුත් කිරීම.
- මුදල් අමාත්‍යාංශයට සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ලැබෙන අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නියමිත වේලාවට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- 2017 වසර සඳහා ක්‍රියාත්මක හා නව ව්‍යාපෘති යෝජනා ඇතුලත් විදේශ මූල්‍යයන් අයවැය ඇස්තමේන්තුව පිළියෙල කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- විදේශ මූල්‍යයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙතින් විවිධ ආයතන මඟින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා අවශ්‍යතාව අනුව කාලානුරූපව කටයුතු සිදු කිරීම.
- විදේශ මූල්‍යයන්ට අදාළ විශ්ලේෂණ වාර්තා නියමිත කාලයන්හි සතුවදායක ලෙස සකස් කිරීම.
- සංවර්ධන ආධාර කණ්ඩායම් සාකච්ඡා හා විදේශ ආධාර රැස්වීම් සම්බන්ධීකරණය කිරීම.

2016 වසරේ කාර්යසාධනය

- රේඛීය අමාත්‍යාංශ මඟින් ලද ව්‍යාපෘති යෝජනා 135 ක් අධ්‍යයනය කිරීම
- ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කරන ලද ව්‍යාපෘති යෝජනා 79 ක් විදේශ මූල්‍යයන් ලබාගැනීම සඳහා අදාළ සංවර්ධන පාර්ශ්වකාර අංශ වෙත යොමු කිරීම.
- යාවත්කාලීන කරන ලද ව්‍යාපෘති සංකල්ප දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම.
- විදේශ ආධාර මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති යෝජනා මාලාව පිළියෙල කොට එය යාවත්කාලීන කිරීම.
- 2015 වර්ෂය සඳහා කාර්යසාධන වාර්තාව පිළියෙල කිරීම හා ප්‍රකාශයට පත්කිරීම.
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ “ප්‍රගති වාර්තාව 2016” ප්‍රකාශනය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තු පරිච්ඡේදය ලබාදීමට කටයුතු කිරීම

- රේඛීය අමාත්‍යාංශ මඟින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ 10 ක් අධ්‍යයනය කල අතර, ඉන් 04 ක් සඳහා නිරීක්ෂණ ලබාදුන් අතර, 06 ක් සඳහා අපගේ අදහස් මුදල් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වෙත ලබාදීම.
- 2017 වසර සඳහා ක්‍රියාත්මක හා නව ව්‍යාපෘති යෝජනා ඇතුළත් විදේශ මූල්‍යයන් අයවැය ඇස්තමේන්තුව පිළියෙල කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- විදේශ මූල්‍යයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙතින් විවිධ ආයතන මඟින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා අවශ්‍යතාව අනුව කාලානුරූපව කටයුතු සිදු කිරීම.
- ඉහළ අධිකාරීන් විසින් විමසන විදේශ මූල්‍යයන්ට අදාළ විශ්ලේෂණ වාර්තා නියමිත කාලයට සකස් කිරීම.
- විදේශාධාර රැස්වීම් සම්බන්ධීකරණය කිරීම.

මූල්‍ය විග්‍රහය

විශදම් පිළිබඳ මූල්‍ය තොරතුරු

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රජයට ආදායම් උපයා දෙන දෙපාර්තමේන්තුවක් නොවන නිසා විය මුදල් එක්රැස් කිරීමේ ආයතනයක් ලෙස නොසැලකේ. 2016 වර්ෂයේ අයවැය ශීර්ෂ අංක 239 යටතේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුද්ගල පඩිනඩි, ප්‍රාග්ධන විශදම්, අත්තිකාරම් ගිණුම්, පුනරාවර්ථන හා වෙනත් විශදම් සඳහා මෙහෙයවීම් වලට අදාල මූල්‍ය ප්‍රතිපාදන පහත වගුවෙන් දැක්වේ.

පුද්ගල පඩිනඩි සඳහා ප්‍රතිපාදන

	(රු)
මුදල් ප්‍රතිපාදන	61,400,000
එකතු කලා	
පරිපූරක ප්‍රතිපාදන	7,730,000
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	-
අඩු කලා	
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	-
මුළු ප්‍රතිපාදන	69,130,000
වසර තුළ විශදම්	67,461,351

වෙනත් පුනරාවර්ථන විශදම්

	(රු)
මුදල් ප්‍රතිපාදන	281,380,000
එකතු කලා	
පරිපූරක ප්‍රතිපාදන	1,900,000
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	8,350,000
අඩු කලා	
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	9,375,000
මුළු ප්‍රතිපාදන	282,255,000
වසර තුළ විශදම්	151,059,796

ප්‍රාග්ධන විශදම

	(රු)
මුදල් ප්‍රතිපාදන	2,183,430,000
එකතු කලා	
පරිපූරක ප්‍රතිපාදන	250,000,000
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	1,700,000
අඩු කලා	
මු.රෙ.66 යටතේ මාරු කිරීම්	675,000
මුළු ප්‍රතිපාදන	2,434,455,000
වසර තුළ විශදම්	2,344,136,807

අයවැය ප්‍රතිපාදනයන් උපයෝජනයේ සාරාංශය

වියදම් විස්තරය	2016 අයවැය මෙහෙයවූ රු.	2016 ඉදිරි ප්‍රතිපාදන රු.	2016 සත්‍ය වියදම් රු.
පුනරාවර්ධන වියදම්	342,780,000	351,385,000	218,521,147
ප්‍රාග්ධන වියදම්	2,183,430,000	2,434,455,000	2,344,136,807
එකතුව	2,526,210,000	2,785,840,000	2,562,657,954

අත්තිකාරම් ගිණුම්

රාජ්‍ය සේවකයන්ට ණය දීම සඳහා මෙම දෙපාර්තමේන්තුවේ එක් අත්තිකාරම් ගිණුමක් ඇත. සමාලෝචිත වර්ෂය තුළ අත්තිකාරම් ගිණුමේ නිශ්චිත සීමාවන් පිළිපැද ඇති අතර එම ගිණුමේ මෙහෙයුම් පහත පරිදි වේ.

විස්තරය	අනුමත සීමාව රු.	සත්‍ය වියදම් රු.
වියදම් කිරීමේ උපරිම සීමාව	5,000,000	4,735,403
ලැබීමේ අවම සීමාව	3,000,000	3,782,204
හර ශේෂයේ උපරිම සීමාව	27,000,000	19,570,402

විගණන විමසුම

2016 වර්ෂය තුළ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විගණන විමසුම් 08 ක් ලැබී ඇති අතර, සියළුම විමසුම් සඳහා පිළිතුරු යවා ඇත.

විසර්ජන ගිණුම

2016 වර්ෂයට අදාළ විසර්ජන ගිණුම 2017 මාර්තු මස 29 වන දින විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

ඇමුණුම - I

2016 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා අත්සන් කරන ලද විදේශ ණය මූල්‍යයන් වකගතා ගිවිසුම් ලැයිස්තුව

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)		ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය					
ද්විපාර්ශ්වීය - නිල සංවර්ධන සහායන්													
ප්‍රංශය	2016/06/01	නාගරික සෞඛ්‍ය රක්ෂණ හා සනීපාරක්ෂණ මූලපිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර	යුරෝ	76.0	12,333.8	84.5	විචලන	EURIBO R 6 months	1.31	අදාල නොවේ	ඇගයීම් ගාස්තු 0.5%	7	25
ජපානය	2016/10/10	සංවර්ධන ප්‍රතිපත්තිමය ණය (පුද්ගලික අංශ සංවර්ධනය, පරිපාලන අභිවෘද්ධිය සහ මූල්‍ය ඒකාබද්ධතාවය)	යෙන්	10,000.0	14,264.0	97.1	ස්ථාවර	1.40	අදාල නොවේ	අදාල නොවේ	Front end fee 0.1%)	7	25
	2016/11/17	අනුරාධපුර උතුරු පල සම්පාදන ව්‍යාපෘතිය (අදියර 2)	යෙන්	23,137.0	31,346.0	212.2	ස්ථාවර	1.40	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	7	25

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය						
කුවේට්	2016/03/16	නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය රක්ෂණ විද්‍යා පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම	කුවේට් ඩිනාර්	10.0	4,801.4	33.4	ස්ථාවර	1.00	අදාල නොවේ	අදාල නොවේ	සේවා ගාස්තු 0.05%	5	25
ස්පාඤ්ඤ රජය	2016/02/16	ආණමඩුව ඒකාබද්ධ පලසම්පාදන යෝජනා ක්‍රමය	යුරෝ	29.5	4,743.1	32.9	ස්ථාවර	0.15	අදාල නොවේ	අදාල නොවේ	එකඟතා කොමිස් 0.10 % , කළමනාකරණ කොමිස් 0.05%	5	40
ද්විපාර්ශ්වීය - වාණිජ ණය පහසුකම්													
Citicorp International Limited Singapore	2016/06/27	විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම්	ඇ.ඩො.	300.0	43,575.0	300.0	ච්චලය	LIBOR 6 months for USD	2.50	අදාල නොවේ	අදාල නොවේ	1	3
	2016/08/15	විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් තුළින් ලබාගැනීමට (ණය මුදල දීර්ඝ කිරීමකි)	ඇ.ඩො.	400.0	58,200.0	400.0	ච්චලය	LIBOR 6 months for USD	2.50	අදාල නොවේ	අදාල නොවේ	1	3

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)		ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය					
ජාත්‍යන්තර බැඳුම්කර හිකුත් කිරීම	2016/07/18	ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2016 - ඇ.ඩො. මිලියන 1000	ඇ.ඩො.	1,000.0	145,250.0	1,000.0	ස්ථාවර	6.83	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	10	10
	2016/07/18	ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2016 - ඇ.ඩො. මිලියන 500	ඇ.ඩො.	500.0	72,625.0	500.0	ස්ථාවර	5.75	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	6	6
ද්විපාර්ශ්වීය - අපනයන ණය පහසුකම්													
ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD)	2016/12/01	අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය	යුරෝ	52.0	8,150.0	55.1	ණය මුදල උපයෝජනය ආරම්භ කිරීමත් සමග පාවෙන පොලී අනුපාතිකය හෝ ස්ථාවර පොලී අනුපාතිකය තෝරා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ඇත .		0.5 %	ඇගයීම් ගාස්තු 0.5%		7	20
ප්‍රංශයේ හෙඩ්ට් ඇන්ඩ් කෝපරේට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංකුව	2016/04/25	විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	යුරෝ	123.7	20,019.7	139.1	ච්චලය	EURIBO R 6 months	1.70	- 0.75 %	කළමනාකරණ ගාස්තු 0.1%	3	14
	2016/05/17	කැලණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II - අපනයන ණය පහසුකම	යුරෝ	95.8	15,806.7	108.5	ච්චලය	EURIBO R 6 months	1.33	- 0.5 %	පිළියෙල කිරීමේ ගාස්තු 0.5%	3	14

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය						
නෙදර්ලන්තයේ කෝපරේටිව් සෙන්ට්‍රාල් රයිසින් බෙරෙන්ලින් බැංකුව	2016/02/19	කළුතර මහ රෝහල විශේෂිත, මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම - අපනයන ණය පහසුකම	යුරෝ	24.5	3,917.6	27.2	ඒවලය	EURIBO R 6 months	150	අදාල නොවේ	අදාල නොවේ	3	13
නෙදර්ලන්තයේ, රාබෝ බැංකුව	2016/12/06	කිරිගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	ඇ.ඩො.	62.9	9,322.3	62.8	ඒවලය	LIBOR 6 months for USD	2.00	0.25 %	ආයතනික ගාස්තු 0.25%	2	8
	2016/12/06	කිරිගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය - වාණිජ ණය පහසුකම	ඇ.ඩො.	11.1	1,645.1	11.1	ස්ථාවර	5.00	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	3	4
ඔස්ට්‍රියානු රෙයිගෙයිසන් බැංකුව	2016/01/13	කොවිකඩේ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය - අපනයන ණය පහසුකම	යුරෝ	8.7	1,353.0	9.4	පොලී නිදහස්			0.45 %	කළමනාකරණ ගාස්තු 0.45% , සහතික ගාස්තු යුරෝ 11,962.50 , සහතික අන්තිකය 1%	9	17

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	ඇ.ඩො. (මිලියන)	වාර්ෂික පොලී							
						වර්ගය	අනුපාතිකය						
ඒනගේ අපනයන සහ ආනයන බැංකුව	2016/04/07	දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර (බෙලිඅත්ත සිට වැටිය දක්වා)	ඇ.ඩො.	360.3	51,846.3	360.2	ස්ථාවර	2.00	අදාල නොවේ	-0.25 %	කළමනාකරණ ගාස්තු 0.25%	5	20
බහුපාර්ශ්වීය													
ආසියානු සංවර්ධන බැංකුව	2016/02/23	කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලාව (OCR ණය)	ඇ.ඩො.	100.0	14,391.9	100.0	ච්චලය	LIBOR 6 months for USD	0.15	0.15 %	අදාල නොවේ	10	13
	2016/08/11	මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ වැඩ සටහන - අදියර 3 (ADF ණය)	ච්.ගැ.හි.	3.6	727.0	4.9	ස්ථාවර	2.00	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	5	24
	2016/08/11	මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ වැඩ සටහන - අදියර 3 (OCR ණය)	ඇ.ඩො.	123.0	17,908.8	123.0	ච්චලය	LIBOR 6 months for USD	0.15	0.15 %	අදාල නොවේ	5	25
	2016/10/28	ප්‍රවාහන ව්‍යාපෘති සඳහා පහසුකම් සැකසීමේ ව්‍යාපෘතිය (ADF ණය)	ච්.ගැ.හි.	17.5	3,548.0	24.1	ස්ථාවර	2.00	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	5	25

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය						
	2016/11/02	පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අතිරේක මූල්‍යනය (ADF ණය)	වි.ගැ.හි.	43.3	8,794.3	59.6	ස්ථාවර	2.00	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	5	25
	2016/11/24	පොදු ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන ව්‍යාපෘතිය (OCR ණය)	ඇ.ඩො.	250.0	36,987.0	250.0	විචලනය	LIBOR 6 months for USD	0.15	0.15 %	අදාල නොවේ	3	15
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල	2016/04/26	ශ්‍රී ලංකා කුඩා හේ හා රබර් වතු යථා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය	වි.ගැ.හි.	18.4	3,740.3	25.9	ස්ථාවර	1.25	අදාල නොවේ	අදාල නොවේ	සේවා ගාස්තු 0.75%	5	25
ලෝක බැංකුව - අන්තර්ජාතික සංවර්ධන සංගමය	2016/07/20	උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යනය	වි.ගැ.හි.	39.9	8,106.9	55.8	ස්ථාවර	1.25	අදාල නොවේ	අදාල නොවේ	සේවා ගාස්තු 0.5%	5	25
	2016/09/05	දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන - අතිරේක මූල්‍යනය	වි.ගැ.හි.	30.5	6,193.9	42.6	ස්ථාවර	1.25	අදාල නොවේ	අදාල නොවේ	සේවා ගාස්තු 0.5%	5	25

සංවර්ධන පාර්ශ්වකරු	ගිවිසුම්ගත දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය				වාර්ෂික පොලී අනුපාතිකය		ආන්තිකය (100 පදනම් අංක)	පොරොන්දු ගාස්තු	වෙනත් ගාස්තු	සහන කාලය (අවුරුදු)	පරිණත කාලය (අවුරුදු)
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	ඇ.ඩො. (මිලියන)	පොලී වර්ගය	අනුපාතිකය						
	2016/09/05	පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය	එ.ගැ.හි.	32.6	6,620.4	45.5	ස්ථාවර	1.25	අදාල නොවේ	අදාල නොවේ	සේවා ගාස්තු 0.75%	5	25
	2016/09/05	තරඟකාරිත්වය , පාරදෘශ්‍යභාවය සහ රාජ්‍ය මූල්‍ය නිරසාර පැවැත්ම සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන	ඇ.ඩො.	100.0	14,549.1	100.0	ස්ථාවර	3.67	අදාල නොවේ	අදාල නොවේ	අදාල නොවේ	8	27
එකතුව						4,265.3							

සටහන: 1. ඒ ඒ විදේශ මුදල් විනිමය ඒකකයන් අත්සන් කරන ලද මුදල් ප්‍රමාණයන්ට අදාළ ඇ. ඩො. හා රුපියල් ප්‍රමාණයන් ගණනය කිරීමේදී ඒ ඒ ගිවිසුම් අත්සන් කළ දිනයේ පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

2. LIBOR - ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය
3. EURIBOR - යුරෝපීය අන්තර් බැංකු අර්පණ අනුපාතිකය

2016 වර්ෂයේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා අත්සන් කරන ලද විදේශ ප්‍රදාන ආධාර ගිවිසුම් ලැයිස්තුව

සංවර්ධන පාර්ශ්වකරුවන්/ හා ණය දෙන ආයතන	අත්සන් කල දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය			
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	රුපියල් (මිලියන)	ඇ.ඩො. (මිලියන)
ද්විපාර්ශ්වීය						
කැනඩාව	2016/03/03	යුනිටෙරා 2015 - 2020 ස්වෙච්ඡා සේවක සහයෝගීතා වැඩසටහන	කැනේඩියානු ඩොලර්	2.8	298.5	2.1
ප්‍රංශය	2016/03/16	නාගරික සෞඛ්‍ය රක්ෂණ හා සනීපාරක්ෂණ මූලපිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර	යුරෝ	5.7	910.6	6.3
ඉන්දියාව	2016/02/05	මඩකලපුව ශික්ෂණ රෝහලෙහි ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබාදීම	ශ්‍රී ලංකා රුපියල්	275.0	275.0	1.9
	2016/02/05	උතුරු පළාතෙහි පාසල් 27 ක් නවීකරණය කිරීම	ශ්‍රී ලංකා රුපියල්	250.0	250.0	1.7
ජපානය	2016/07/04	මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන	යෙන්	231.0	326.8	2.3
	2016/05/18	ශාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම	යෙන්	1,667.0	2,225.1	15.3
	2016/06/30	සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම	යෙන්	1,830.0	2,588.0	17.8
	2016/09/13	ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජපාන රූපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම	යෙන්	52.6	75.2	0.5
කොරියාව	2016/10/06	මාතර දිස්ත්‍රික්කයේ මාතෘ හා ප්‍රදරු සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය	ඇ.ඩො.	8.5	1,247.4	8.5

සංවර්ධන පාර්ශ්වකරුවන්/ හා ණය දෙන ආයතන	අත්සන් කල දිනය	ව්‍යාපෘතිය	ගිවිසුම් ගත විදේශ මුදල් ප්‍රමාණය			
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	රුපියල් (මිලියන)	ඇ.ඩො (මිලියන)
ජර්මනිය	2016/07/25	තාක්ෂණික සහයෝගිතාවය - ජර්මානු ජනරජය	යුරෝ	13.0	2,077.7	14.3
චීනය	2016/04/07	වකුගඩු රෝග ජංගම පරීක්ෂණ විද්‍යාගාර 8 ක් සැපයීම	යුචාන්	15.0	333.3	2.3
	2016/04/07	ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව	යුචාන්	500.0	11,111.5	77.2
බහුපාර්ශ්වීය						
ආසියානු සංවර්ධන බැංකුව	2016/06/13	ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයාම් ආපදා සඳහා ප්‍රතිචාර - ප්‍රදාන	ඇ.ඩො.	2.0	290.0	2.0
	2016/12/09	ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	2.0	297.4	2.0
	2016/09/21	ජාතික වරාය ප්‍රධාන සැලසුම (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	1.5	218.7	1.5
	2016/06/02	ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	0.5	73.0	0.5
	2016/05/23	ශ්‍රී ලංකාවට අරමුදල් සම්පාදනය (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	0.5	72.9	0.5
	2016/02/17	කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සාමූහික සංවර්ධනය හා මූල්‍ය නවෝත්පාදනය (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	2.0	287.8	2.0
	2016/01/21	කොළඹ අර්ධනාගරික දුම්රිය ව්‍යාපෘතිය (තාක්ෂණික සහයෝගිතාව)	ඇ.ඩො.	1.0	143.9	1.0
	2016/12/19	විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය (පිවිතුරු බලශක්ති අරමුදල -ප්‍රදාන)	ඇ.ඩො.	1.8	268.4	1.8
	2016/12/19	විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය (දරිද්‍රතාවය අඩුකිරීම සඳහා වූ ජපාන අරමුදල් - ප්‍රදාන)	ඇ.ඩො.	2.0	298.2	2.0
	යුරෝපානු සංගමය	2016/02/16	ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ උළුව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන	යුරෝ	30.0	4,823.2
2016/03/16		ශ්‍රී ලංකාවේ වෙළඳාම සම්බන්ධිත සහාය සඳහා වූ වැඩසටහන	යුරෝ	8.0	1,278.0	8.9
ආහාර හා කෘෂිකර්ම සංවිධානය	2016/03/02	ඊ. කෘෂිකාර්මික පරිසරය ශක්තිමත් කිරීම සහ ආසියානු පැසිපික් කලාපීය රටවල් සඳහා ITC මැදිහත් වීම මත කෘෂිකාර්මික විසඳුම් ලබා දීම	ඇ.ඩො.	0.0	6.5	0.0

සංවර්ධන පාර්ශ්වකරුවන්/ හා ණය දෙන ආයතන	අත්සන් කල දිනය	ව්‍යාපෘතිය	ශීඝ්‍රමයෙන් ගත විදේශ මුදල් ප්‍රමාණය			
			ව්‍යවහාරික විනිමය	ප්‍රමාණය (මිලියන)	රුපියල් (මිලියන)	ඇ.ඩො. (මිලියන)
	2016/03/18	මධ්‍යම කඳුකරයේ නුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි භායනගට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීම	ඇ.ඩො.	1.3	193.5	1.3
ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව	2016/03/24	දරිද්‍රතාවය ඇස්තමේන්තු කිරීම ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය	ඇ.ඩො.	0.2	23.0	0.2
ලෝක බැංකුව - අන්තර්ජාතික සංවර්ධන සංගමය	2016/08/18	අධ්‍යාපන ආංශික සංවර්ධන රාමුව සහ වැඩසටහන යටතේ පාසැල් අධ්‍යාපනය දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය (ප්‍රදාන මුදල දීර්ඝ කිරීමකි)	ඇ.ඩො.	11.6	1,682.9	11.6
ලෝක ආහාර වැඩසටහන	2016/07/05	හදිසි මෙහෙයුම් වැඩසටහන (EMIP)	ඇ.ඩො.	1.8	261.4	1.8
	2016/01/01	දේශීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම (CPAP)- (2016-2017)	ඇ.ඩො.	19.7	2,839.0	19.7
එකතුව						240.5

සටහන: 1. ඒ ඒ විදේශ මුදල් විනිමය ඒකකයෙන් අත්සන් කරන ලද මුදල් ප්‍රමාණයන්ට අදාළ ඇ.ඩො. හා රුපියල් ප්‍රමාණයන් ගණනය කිරීමේදී ඒ ඒ ශීඝ්‍රමයෙන් ගත විදේශ මුදල් අත්සන් කල දිනයේ පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.